

# Ceylon Government Gazette

Published by Authority.

No. 5,706—FRIDAY, AUGUST 3, 1900.

PART I.—General: Minutes, Proclamations, Appointments,  
and General Government Notifications.

PART II.—Legal and Judicial.

PART III.—Provincial Administration.

PART IV.—Marine and Mercantile.

PART V.—Municipal and Local.

*Separate paging is given to each Part in order that it may be filed separately.*

## Part III. — Provincial Administration.

	PAGE		PAGE
Land Sales:—		Land Acquisition Notices ...	1381
Western Province ...	1347	Land Resumption Notices...	—
Central Province ...	1355	Notices under Ordinance No. 1 of 1897	Suppl. & 1386
Northern Province ...	1358	Abstracts of Season Reports	—
Southern Province ...	1363	Notices under "The Forest Ordinance"	—
Eastern Province ...	1373	Sales of Arrack, Opium, and Toll Rents	1383
North-Western Province ...	1375	Miscellaneous Provincial and District Notices:—	
North-Central Province ...	—	Sales of Salt and Timber	—
Province of Uva ...	1377	Notifications of Close Season, Infected Areas, &c.	1385
Province of Sabaragamuwa ...	1380	Specifications under "The Irrigation Ordinance"	—

## LAND SALES IN THE WESTERN PROVINCE.

No. 1,827, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 19, 1900.

ON Tuesday, September 11, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,724. Situation—Udugaha pattu of Hewagam korale.  
Village—Mabulla.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent A. R. P.	Upset Price per Acre. Rs.
9307	Illukpottewatta	I. Juanis	Cocoanut plants 3 years old	1 3 34	40
Preliminary plan 10,722. Situation—Adikari pattu of Siyane korale. Village—Siyambalape.					
I 753	Halgahawatta	L. Don Igonis Vedarala	Fit for paddy	0 1 25	20
J 753	Do.	L. Don Sanchi Vedarala	do.	0 0 23	20
Preliminary plan 10,446. Situation—Meda pattu of Siyane korale. Village—Malwattaheripitiya.					
Z 728	Maligakanda	P. Baba Singho	Sixty-two cocoanut trees 2 to 4 years old	0 3 30	50
Preliminary plan 9,993. Situation—Meda pattu of Hewagam korale. Village—Imbulgoda.					
P 642	Millagahalanda	Sedris Tissera and others	Three jak trees	0 2 39	50
1347					

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
Preliminary plan 5,128. Situation—Meda pattu of Hewagam korale. Village—Beddegedaramulla.						
4420	Katukitulkumbura and deniya	H. Punchappu	Paddy field and deniya	4	3 10	75
4423	Katukitulkumbura	H. Michohamy	do.	2	0 18	100
4424	Do.	H. Punchappu and Punchi Naide	do.	2	3 3	100
Preliminary plan 907. Situation—Yatigaha pattu of Hapitigam korale. Village—Haloluwa.						
G 287½	Welabodawatta	L. Sinchihami	Cocoanut 25 years old	2	0 20	200

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,827, W. P.

වම් 1900 ක්වූ ජූලි මස 19 වෙනි දින කොළඹ මහසෙනෙවිවරයාගේ නියෝගයට අනුව.

සකාරී දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්ධාන ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වම් 1900 ක්වූ සැප්තැම්බර් මස 11 වෙනි දින වූ අගනරාමාදු දවස් 120 කොළඹ කඩුවේදී වෙන්දේසිකර විකුණනු ලබන බවට තීරණය වූයේය.

සිතියම 10,724. පිහිටීම—සේවාගම්කෝරලේ උඩුගහපත්තුව. ගම—මාමුල.

කො.	ඉඩමේ නම.	අයිතිකම් කියවන්නා.	අන්දම.	මහන. සක මිල.	
				අ. රු. ප.	රු.
9307	ඉරික්පොත්තුව	ඉ. පුරාවිජ්	6 අවරුදු වසස් පොල්පැල	1	3 34 40
I 753	සිතියම 10,722. හල්ගහපත්තුව	පිහිටීම—සියනැකෝරලේ අදිකාරිපත්තුව. ගම—සියබලාපේ. ල. දෙව් ඉගෝනිස් වෙද රුල	කුඹුරකට සැහෙන ඉඩම	0	1 35 20
J 753	එම	ල. දෙව් සාන්චි වෙදරුල	එම	0	0 23 20
Z 728	සිතියම 10,446. මාලිගාකන්ද	පිහිටීම—මැදපත්තුව සියනැකෝරලේ. ගම—මල්වත්තේ හිරිපිටිය. ප. බබාසිංහෝ	අවරුදු 2 හිට 4 ක්වන වසස් පොල්පැල 62	0	3 30 50
P 642	සිතියම 9,993. මිල්ලගහලන්ද	පිහිටීම—සේවාගම්කෝරලේ මැදපත්තුව. ගම—ඉඹුල්ගොඩ. සේදීස් තියෙර සහ තවත් කොස්ගස් 3ක්		0	2 39 50
4420	සිතියම 5,128. කටුකිතුල්කුඹුර සහ දෙතිස	ගම—බැද්දේගෙදැවුල්ල.			
4423	දෙතිස	ක. පුත්වස්ස	කුඹුර සහ දෙතිස	4	3 10 75
4424	කුඹුරකට	ම. මිවෝකාමි	එම	2	0 18 100
	එම	ම. පුත්වස්ස සහ පුත්චි නයිදේ	එම	2	3 3 100
G 287½	සිතියම 907. වෙලබොඩවත්තුව	පිහිටීම—හාපිටිගම්කෝරලේ ගවගහපත්තුව. ගම—හල්ලොව්ව. ල. සිච්චිකාමි	25 අවරුදු වසස් පොල්	2	0 20 200

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්පනරුලත්තාගේ සේවයෙන්ද, ඒකිනිමේ කොන්දේසි ගැණ සකාරී දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්තවරයාගේ සේවයෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්දගේ ආඥාවලට,  
ඩබ්ලිව්. ඩී. ටේලර්,  
වැඩබලන මහසෙනෙවිවරයා විමස.

No. 1,828, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 22, 1900.

ON Tuesday, September 25, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 10,695. Situation—Meda pattu of Hewagam korale.

Lot.	Village.	Name of Land.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
9276	Malagala	Karawitivalanda	Overgrown chena	10	2 32	30
9276½	Do.	do.	do.	0	1 22	30
Preliminary plan 10,696. Situation—Meda pattu of Hewagam korale.						
9277	Malagala	Welipotehena	Overgrown chena	11	1 30	25
9278	Do.	Welipotelanda	do.	5	1 18	25

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
		Preliminary plan 10,697. Situation—Meda pattu of Hewagam korale.					
9279	Malagala	Tennapitilanda	Overgrown chena	5	0		25
9280	Do.	Kiripellagahalanda	do.	13	0	11	25
		Preliminary plan 10,698. Situation—Meda pattu of Hewagam korale.					
9281	Malagala	Kekunagahalanda	Overgrown chena	5	2	15	25
9282	Do.	do.	do.	0	0	9	25
		Preliminary plan 10,699. Situation—Meda pattu of Hewagam korale.					
9283	Malagala	Kabatagahalanda	Overgrown chena	12	3	14	30
		Preliminary plan 10,024. Situation—Meda pattu of Hewagam korale.					
7037	Malagala	Delgahakele	Jungle	4	3	35	50
		Preliminary plan 9,811. Situation—Meda pattu of Hewagam korale.					
6605	Malagala	Maragabahena	Six jak trees 6 years old and 1 lime tree	3	1	0	30

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,828, W. P.

වම් 1900 ක්වු ජුලි මස 22 වෙනි දින කොළඹ

මහසෙක්කුකාරිස්ථානයේ කන්දොරුවේදී.

මස්තකීර් දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයෙන් විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සත්කක ඉඩම් ආණ්ඩුවේ නිලධාරීවරු ප්‍රකාරයට වම් 1900 ක්වු සැප්තැම්බ්‍ර මස 25 වෙනි දිනවු අඟහරුවාද දවල් 12ට කොළඹ කවිමේරියේදී වෙන්දේසි කර විකුණන්නට යෙදෙනවා ඇත.

සිතියම 10,695. පිහිටීම—සේවාමකෝරලේ මැදපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	අත්දම.	මහත.			අක්කර ගත මිල.
				අ.	රු.	ප.	
9276	මලගල	කරවිටියාලන්ද	සේන	10	2	32	30
9276½	එම	එම	එම	0	1	22	30
		සිතියම 10,696.					
9277	එම	වැලිපොතේසේන	එම	11	1	30	25
9278	එම	වැලිපොතේලන්ද	එම	5	1	18	25
		සිතියම 10,697.					
9279	එම	තෙන්නපිලන්ද	එම	5	0	32	25
9280	එම	කිරිපැල්ලගහලන්ද	එම	13	0	11	25
		සිතියම 10,698.					
9281	එම	කැකුනගහලන්ද	එම	5	2	15	25
9282	එම	එම	එම	0	0	9	25
		සිතියම 10,699.					
9283	එම	කහවගහලන්ද	එම	12	3	14	30
		සිතියම 10,024.					
7037	එම	දෙල්ගහකැලේ	කැලේ	4	3	35	50
		සිතියම 9,811.					
6605	එම	මාරගහසේන	කොස්ගස් 6කක්, 6 අඵ දුරු වගස් දෙකි ගහක්	3	1	0	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වමර්ජනරාජ්‍යඋත්සාහයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ මස්තකීර් දිසාමේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්සාහයෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාව ලෙස,

ඩබ්ල්. ඩී. මේරර්,  
වැඩබලන මහසෙක්කුකාරිස් වමික.

No. 1,829, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 20, 1900.

ON Tuesday, September 11, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put for sale or settlement, at this office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-five allotments of land situated in the Alutkuru korale north of the Negombo District of the Western Province.

Preliminary plan 10,062.

Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre. Rs. c.
				A.	R.	P.	
413	Kekungoda	Debadiwalakanakawatta	Low jungle	1	1	8	10 0
414	Do.	do.	Cocoanut	1	0	0	20 0
415	Do.	do.	Low jungle	1	2	13	10 0
416	Do.	do.	Cocoanut	0	2	13	20 0

Lot.	Villages.	Name of Land.	Description.	Extent.			Upset Price per Acre.	
				A.	R.	P.	Rs.	c.
417	Tekungoda	Debadiwalakanakawatta	Low jungle	1	3	24	10	0
418	Do.	do.	Cocoanut	0	2	38	10	0
419	Do.	do.	Old cocoanut	4	2	19	13	50*
419½	Do.	do.	do.	0	1	25	3	50*
420	Do.	Madangahakele	do.	1	3	31	6	0*
421	Do.	do.	Reserved for road	0	0	12	—	—
422	Do.	do.	Jungle	0	3	30	10	0
423	Do.	Madangahawatta	Cocoanut	0	1	28	20	0
424	Do.	do.	do.	0	0	24	20	0
425	Do.	do.	do.	0	0	30	20	0
426	Do.	Dangahawattakele	Low jungle	0	3	36	10	0
427	Do.	Madangahakele	do.	0	2	12	10	0
428	Do.	Madangahawatta	Cocoanut	0	1	34	20	0
429	Do.	do.	Old cocoanut	0	1	11	3	50*
430	Do.	do.	do.	0	0	35	3	50*
431	Do.	do.	do.	0	1	24	3	50*
432	Do.	do.	Reserved for road	0	0	3	—	—
433	Do.	Diulgahakele	Low jungle	0	2	30	10	0
434	Do.	Suriyagahawatta	Old garden	0	2	11	3	50*
435	Do.	Suriyagahakele	Low jungle	0	3	10	10	0
436	Do.	do.	do.	1	1	26	10	0

\* Fees for certificate of quiet possession.

Certificates of quiet possession will be issued for "old gardens" on payment of the fees noted opposite to them. The fees due must be paid on the day of sale itself.

Further information respecting these lands may be had from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,829, W. P.

වම් 1900 නවු ජුලි මස 20 වෙනි දින කොළඹ  
මහසෙනෙවුකාරිස්ථලානාන්දේගේ කන්තෝරුවේදී.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ජපන්තලානාන්දේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරව වම් 1900 නවු සැප්තැම්බර් මස 11 වෙනි දිනදී අගතරුවාදු දවල් 12ව පමණ කොළඹ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනුට නොහොත් නින්දකරදෙන්ට ගෙදෙනවා ඇත

බස්නාහිර දිසාවේ මහවු කොට්ඨාසයේ උතුරු අප්‍රන්කුරුකෝරලේ පිහිටා තිබෙන බිම්කැබෙළු 25ක්.

සිතියම 10,256. ගම—කැපුන්ගොඩ.

නො.	ඉඩමේ නම.	අයිතිකම් නියෝජනා.	අත්දම.	මහත.	අක්කර
				අ. රු. ප.	රු. ග.
413	දෙබාදිවල කනත්ත වත්ත	ජ. දෙ. ජෝශප්, පො. වු.	ලදකැලාව	1 1 8	10 0
414	එම	එම	වගාව	1 0 0	20 0
415	එම	ජ. දෙත් ජුවන්අප්පු	ලදකැලාව	1 2 13	10 0
416	එම	එම	වගාව	0 2 13	20 0
417	එම	ජ. කොරනිස්අප්පු	ලදකැලාව	1 3 24	10 0
418	එම	එම	වගාව	0 2 38	10 0
419	එම	ජ. දෙත් ජෝශප්, පො. වු.	පරණ වගාව	4 2 19	*13 50
419½	එම	එම	එම	0 1 25	*3 50
420	මාදන්ගහකැලේ	ජ. දොන සබ්ලිනාමි සහ තවත්	එම	1 3 31	*6 0
421	එම	එම	පාරව තහනම් ඉඩම	0 0 12	—
422	එම	එම	ලදකැලාව	0 3 30	10 0
423	මාදන්ගහවත්ත	එම	වගාව	0 1 28	20 0
424	එම	එම	එම	0 0 24	20 0
425	එම	ගෙ. මන්තෙස්අප්පුනාමි	එම	0 0 30	20 0
426	දන්ගහවත්ත කැලේ	ජ. දෙත් සිමන්අප්පු	ලදකැලාව	0 3 36	10 0
427	මාදන්ගහකැලේ	ජ. මිගෙල්අප්පු	එම	0 2 12	10 0
428	මාදන්ගහවත්ත	එම	වගාව	0 1 34	20 0
429	එම	ජ. කොරනිස්අප්පු	පරණ වගාව	0 1 11	*3 50
430	එම	ජ. දෙත් ජුවන්අප්පු	එම	0 0 35	*3 50
431	එම	ගෙ. මන්තෙස්අප්පුනාමි	එම	0 1 24	*3 50
432	එම	එම	පාරව තහනම් ඉඩම	0 0 3	—
433	දිවුල්ගහකැලේ	ජ. දෙත් අබ්ලිනාමි සහ තවත්	ලදකැලාව	0 2 30	10 0

\* සහතික පත්‍රයකට ගෙවනුට නිසි මුදල.

නො.	ඉඩමේ නම.	අයිතියකරු කීයන්හා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගණ මිල රු. ග.
434	සුරියගමවත්ත	ජ. දෙව් අත්තෝති සහ තවත්	පරණ වගාව	0 2 11	*3 50
435	සුරියගමකැලේ	එම	ලදකැලාව	0 3 10	10 0
436	එම	එම	එම	1 1 26	10 0

\* සහතික පත්‍රයකට ගෙවන්ව තිසි මුදල.

පරණ වගාව නිවෙන ඉඩම්වලට, ඊට ඉදිරිපිට සඳහන් කර තිබෙන ගාස්තු මුදල් ගෙවූ විට, ඒ ඉඩම් ආණ්ඩුවට අයිතිකැති හැටියට සහතිකපත්‍ර දෙනු ලැබේ. ගාස්තු මුදල් වෙන්දේසි දිවයේදී ගෙවිය යුතුය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාල් උත්තාන්තේශයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර පලාතේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේශයෙන්ද දැනගත හැකිවේ.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වගන්තේශයේ ආඥාවලෙස,  
 ඩබ්ල්. පී. චෙලර්,  
 වැඩබලන මහසෙක්‍රතාරීස් වම්හ.

No. 1,830, W. P.

Colonial Secretary's Office,  
 Colombo, July 20, 1900.

ON Friday, September 14, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 5—Cadastral survey. Situation—Gangaboda pattu of Siyane korale.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
L 9	Nikawala	Monaraendukandehena	K. Don Deonis, Police Vidane	0 1 38	20
N 9	Do.	do.	do.	0 0 30	20
O 9	Do.	do.	do.	2 1 16	20
Q 9	Do.	Kongahawatta	do.	0 1 23	20
C 10	Do.	Mahaowita	do.	0 2 2	20

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,  
 W. T. TAYLOR,  
 Acting Colonial Secretary.

No. 1,830, W. P.

වර්ෂ 1900 ක්වූ ජූලි මස 20 වෙනි දින කොළඹ මහසෙක්‍රතාරීස් උත්තාන්තේශයේ කන්තෝරුවේදීය.

බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේශ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සහ තනි ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වූ සැප්තැම්බ්‍ර මස 14 වෙනි දිනවූ සිකුරාදා දවල් 12ට කොළඹ කවිචේරියේදී වෙන්දේසිකර විකුණන්ව යෙදෙනවා ඇත.

සිතියම 5. ලංකාවැනීම. පිහිටීම සියකැකෝරලේ ගහබඩපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	නෙගෙව් අගයන් නම.	මහත. අ. රු. ප.	අක්කර ගණ මිල රු.
L	නිකවල	මොනරාආඞුකන්දේ හේන	ක. දෙව් දිගෝතිස්, පො. වි.	0 1 38	20
N 9	එම	එම	එම	0 0 30	20
O 9	එම	එම	එම	2 1 16	20
A 9	එම	කෝන්ගමවත්ත	එම	0 1 23	20
C 10	එම	මහබිට්ට	එම	0 2 2	20

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේචර්ජනරාල් උත්තාන්තේශයෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ බස්නාහිර දිසාවේ වංශාධිපති ආණ්ඩුවේ ඒජන්ත උත්තාන්තේශයෙන්ද දැනගන්ව පුළුවන.

ගරුභර ආණ්ඩුකාර උතුමානන්වගන්තේශයේ ආඥාවලෙස,  
 ඩබ්ල්. පී. චෙලර්,  
 වැඩබලන මහසෙක්‍රතාරීස් වම්හ.

No. 1,831, W. P.

Colonial Secretary's Office,  
 Colombo, July 28, 1900.

ON Friday, September 14, 1900, at 12 noon, the Hon. the Government Agent for the Western Province will put up to auction, at his office in Colombo, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 405. Situation—Meda pattu of Siyane korale.

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
1679	Moragoda	Gonnagahalanda	P. Don Martinus Appuhamy	1 2 2	30
I 417	Galahitiyawa	Bulugahawatta	Peduru Appu	0 3 2	20

C 2

Lot.	Village.	Name of Land.	Name of Defaulter.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
Preliminary plan 7,121. Situation—Palle pattu of Hewagam korale.					
38	Pitipana	Achariyahena	Henadirage Bach Appu	3 0 35	20
42	Do.	Galpottekele	Madapatage Siman Appu	0 2 36	20
128	Do.	Kiriberiyakele	W. Babbu Singho	5 1 7	20
Preliminary plan 10,396. Situation—Ragam pattu of Alutkuru korale south.					
W 719½	Makewita	Otekumbura	Mrs. Simon Silva Gunasekera	1 2 35	10
Preliminary plan 10,177. Situation—Palle pattu of Salpiti korale.					
K 664	Godigomuwa	Demettahawatta	W. Podi Singho Appu	0 1 7	20
Preliminary plan 10,607. Situation—Udugaha pattu of Hewagam korale.					
9110	Eswatta	Godellekele	W. Don Hendrick	0 3 21	10
U 745	Do.	Delgahakumbura	B. Babanissa	0 0 27	10
9121	Do.	Godellalandewatta	Mahawedage Gabo Naide	0 1 15	10
9122	Do.	do.	do.	0 1 3	10
Preliminary plan 10,602. Situation—Udugaha pattu of Hewagam korale.					
9070	Akarawita	Galpottakumbura	Detaragamage Carolis	0 0 6	10

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,831, W. P.

වම් 1900 ක්වු ජුලි මස 28 වෙනි දින කොළඹ  
මහසෙනෙකාරිස්ථානයේ කන්කොරුවේදී.

බස්නාහිර දිසාවේ වංකාබිසව් ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු සැප්තැම්බර් මස 14 වෙනි දිනවූ සිකුරුදු දවල් 12ට කොළඹ කම්මේරියේදී වෙන්දේසිකර විකුණනට යෙදෙනවා ඇත.

සිතියම 405. පිහිටීම සිසනැකෝරලේ මැදපත්තුව.

නො.	ගම.	ඉඩමේ නම.	කෙරෙහි අයගේ නම.	අක්කර	
				මහන.	රූ.
1679	මොරගොඩ	ගොන්නගලන්ද	ප. දෙත් මාර්තිනස් අප්පුහාමි	1 2 2	30
I 417	ගලහිටියාව	සිතියම 7,826. පිහිටීම අළුත්කරුකෝරලේ රාමම්පත්තුව.	පේදුරු අප්පු	0 3 2	20
		සිතියම 7,121. පිහිටීම හේවාගම්කෝරලේ පල්ලේපත්තුව.			
38	පිටිපන	ආචාර්යාණේන	හෙ. බවරප්පු	3 0 35	20
42	එම	ගල්පොත්තේ කැලේ	ම. සිමන් අප්පු	0 2 36	20
128	එම	කිරිඹේරිය කැලේ	ව. බඩ්ඩුසිසිද්දේසෝ	5 1 7	20
W 719½	මේකම්ම	සිතියම 10,396. පිහිටීම අළුත්කරුකෝරලේ (දකුණු) රාමම්පත්තුව.	සයිමන්සිල්වා ආනන්දකර ගාමිණී	1 2 35	10
K 664	ගොඩගමුව	සිතියම 10,177. පිහිටීම සල්පිටිකෝරලේ පල්ලේපත්තුව.	ව. පොඩ්සිසිද්දේසෝ අප්පු	0 1 7	20
9110	ඇස්වත්ත	සිතියම 10,607. පිහිටීම හේවාගම්කෝරලේ උඩුගහපත්තුව.	ගොඩැල්ල කැලේ	0 3 21	10
U 745	එම	දෙල්ගහ කුඹුර	බ. බඩානිසා	0 0 27	10
9121	එම	ගොඩැල්ලන්ද වත්තම.	ගබෝනසිද්දේ	0 1 15	10
9122	එම	එම	එම	0 1 3	10
9070	අකරම්ම	සිතියම 10,602. හේවා ගම්කෝරලේ උඩුගහපත්තුව.	ගල්පොත්තේ කුඹුර දුන්කරගමගේ කරෝලිස්	0 0 6	10

මෙම ඉඩම් සැණ වැඩිදුර කාරණා සර්වේයර්ජනරුල්ලත්තාන්සේගෙන්ද, විනිනිමේ කොන්දේසි ගැණ බස්නාහිරදිසාවේ වංකාබිසව් ආණ්ඩුවේ ඒජන්තලත්තාන්සේගෙන්ද දැනගනට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුරුගන්වකන්සේගේ අඟුළු ලෙස,

ඩබ්ල්. ඩී. ටේලර්,  
වැඩබලන මහසෙනෙකාරිස් මමිහ.

No. 1,832, W. P.

Colonial Secretary's Office,  
Colombo, July 30, 1900.

ON Monday, September 17, 1900, at 12 noon, the Assistant Government Agent for the Kalutara District will put up for sale or settlement, at his office in Kalutara, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 1,356. Village—Wewala.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price
					per Acre. Rs.
4503	Kapugallehena	Crown	Low jungle Sited in the Kumbuke pattu of Rayigam korale.	1 1 14	100

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent.			Upset Price per Acre. Rs.
				A.	R.	P.	
Preliminary plan 10,356. Village—Rerukana.							
M 714	Moragahawatta	Hakuruge Amarisa	Garden	1	1	9	80
8026	Aliyahenapaula	Crown	Field	0	0	7	10
8028	Aliyakeledeniya	do.	Deniya	0	1	8	10
Sitated in the Munwattebage pattu of Rayigam korale.							
Preliminary plan 9,634. Village—Wagawatta.							
9216	Patawalalanda	B. R. Gunasekera	Owita and jungle	20	2	30	50
Sitated in the Udugaha pattu of Rayigam korale.							
Preliminary plan 6,186. Village—Walagedara.							
E 406	Delgahakanatta	J. Davit Appu and others	Garden	0	0	22	50
8379	Kosgahadeniya	Crown	Owita	2	1	7	20
8380	Henagahawattakele <i>alias</i> Paraketiyamullakele	do.	Jungle	4	1	26	30
I 406	Kahatagahawatta <i>alias</i> Katakandayawatta	Heirs of J. Nicholas Appu and others	Old garden	1	3	33	50
J 406	Do.	Crown	Jungle	0	2	15	20
K 406	Kahatagahawatta <i>alias</i> Katakandayawatta <i>alias</i> Millagahawatta	J. Bastian, Appuhami and others	Old garden	1	1	38	50
L 406	Do.	do.	do.	0	2	14	50
M 406	Kahatagahawattaowita	Crown	Owita	0	1	29	20
N 406	Do.	do.	do.	0	3	11	20
O 406	Do.	J. Aron Sinno	Old garden	0	1	3	50
P 406	Labuwelgodamillagahawatta	J. Charles	do.	0	3	2	50
S 406	Labuwelgodamillagahawattaowita	Crown	Owita	0	3	33	20
T 406	Labuwelgodamillagahawatta	Heirs of J. Don Louis	Old garden	2	2	30	50
8383	Galagodawatta	J. Andris and another	do.	1	1	28	50
U 406	Labuwelgodamillagahawatta	Crown	Owita	0	0	21	20
V 406	Labuwelgodamillagahawatta	Heirs of J. Carolis Appuhami	Old garden	2	1	11	50
W 406	Do.	do.	do.	0	2	29	50
X 406	Do.	do.	do.	0	2	39	50
Y 406	Labuwelgodamillagahawattaowita	Crown	Owita	0	1	0	20
8388	Millagahakattiya	do.	Jungle	3	1	7	20
Z 406	Delgahawatta	J. Abaran	Old garden	1	0	8	50
A 407	Godellawatta	Don Seadoris Wedisingha	do.	0	1	6	50
B 407	Tuduwwatta	J. Andris and others	do.	2	3	18	50
C 407	Nindaudumulla	J. Abaran	Paddy field	1	2	36	20
Sitated in the Iddagoda pattu of Pasdun korale west.							
Preliminary plan 8,662. Village—Kurupita.							
6994	Dankarehena	Crown	Jungle	1	0	30	30
Sitated in the Maha pattu south of Pasdun korale east.							
Preliminary plan 10,752. Village—Latpandura.							
9380	Galabodayawatta	Crown	Paddy field	0.	3	6	30
Sitated in the Maha pattu north of Pasdun korale east.							

Further particulars respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent for the Kalutara District.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,832, W. P.

වර්ෂ 1900 ජූලි මස 30 වෙනි දින කොළඹ මහජනකාර්යාලයේදී කටයුතු වූයේ.

කළුතර දිස්ත්‍රික්කයේ ආණ්ඩුවේ උපරිපාලන නිලධාරීන් විසින් මෙහි පහත සඳහන් වූ ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ජූලි මස 17 වෙනි දිනට සඳු දවල් 12 වන විට කඩවිලියේදී වෙන්දේසි කර විකුණනු ලබන බවට තෝරාගත් බවට තීරණය කරනු ලැබේ.

සිතියම 1,356. ගම—වේදල.

නො.	ඉඩමේ නම.	අයිතිකරු කිසිවක.	අන්දම.	අක්කර මහස. ගස මිල.	
				අ. රු. ප.	රු.
4503	සුභලේෂේන්ද්‍ර පිහිටා: හිඬවත්තේ රසිගමකෝරලේ කුඹුණේ පත්තුවේ.	රජයේ පත්තුව	පහතකැලේ	1	1 14 100
සිතියම 10,356. ගම—වේදල.					
M 714	මොරගහවත්ත	හකුරුගේ අමාරිසා	වත්ත	1	1 9 80
8026	අලියහෙනපාල	රජයේ පත්තුව	කුඹුණ	0	0 7 10
8028	අලියකැලේ දෙනියා	එම	දෙනියා	0	1 8 10
පිහිටා: හිඬවත්තේ රසිගමකෝරලේ මුත්තේ පත්තුවේ.					

නො.	ඉඩමේ නම.	අයිතිකම් කීටන්තා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගහ මිල. රු.
9216	පාත්වලලන්ද පිහිටා තිබෙන්නේ රයිගම්කොරලේ උඩුගහපත්තුවේය.	සිතියම 9,634. ගම—වගවන්ත. බ. රු. ගුණසේකර	මිච්ච සහ කැලේ	20 2 30	50
E 406	දෙල්ගහකන්ත	සිතියම 6,186. ගම—වලලොදර. ජ. දුම්රිප්ප සහ තවත් අය	වත්ත	0 0 22	50
8379	කොස්ගහදෙහි	රජසත්තක	මිච්ච	2 1 7	20
8380	ගේනගහවත්ත කැලේ නොහොත් පරකැලිය	එම	කැලේ	4 1 26	30
I 406	කහවගහවත්ත නොහොත් කටකදොවත්ත	ජ. හිකොලස්අප්පුගේ අයිති කාරයෝ සහ තවත් අය	පරණ ඉඩම	1 3 33	50
J 406	එම	රජසත්තක	කැලේ	0 2 15	20
K 406	කහවගහවත්ත නොහොත් කැටකදොවත්ත නොහොත් මිල්ලගහවත්ත	ජ. බස්නිගන්අප්පුහාමි සහ තවත් අය	පුරාණ ඉඩම	1 1 38	50
L 406	එම	එම	එම	0 2 14	50
M 406	කහවගහවත්ත මිච්ච	රජසත්තක	මිච්ච	0 1 29	20
N 406	එම	එම	එම	0 3 11	20
O 406	එම	ජ. ආරොත්සිඤ්ඤෝ	පුරාණඉඩම	0 1 3	50
P 406	ලබුවෙල්ගොඩ මිල්ල ගහ වත්ත	ජ. මාර්ලිස්	එම	0 3 2	50
S 406	ලබුවෙල්ගොඩ මිල්ලගහ වත්ත මිච්ච	රජසත්තක	මිච්ච	0 3 33	20
T 406	ලබුවෙල්ගොඩ මිල්ල ගහවත්ත	ජ. දෙව් එච්ඡගේ අයිති කාරයෝ	පුරාණ ඉඩම	2 2 30	50
8383	ගල්ගොඩවත්ත	ජ. අන්දිරිස් සහ තවත් අය.	එම	1 1 28	50
U 406	ලබුවෙල්ගොඩ මිල්ලගහ මිච්ච	රජසත්තක	මිච්ච	0 0 21	20
V 406	ලබුවෙල්ගොඩ මිල්ලගහ වත්ත	ජ. කරෝලිස්අප්පුහාමිගේ අයිතිකාරයෝ	පුරාණ ඉඩම	2 1 11	50
W406	එම	එම	එම	0 2 29	50
X 406	එම	එම	එම	0 2 39	50
Y 406	ලබුවෙල්ගොඩ මිල්ලගහ මිච්ච	රජසත්තක	මිච්ච	0 1 0	20
8388	මිල්ලගහ කවිපිය	එම	කැලේ	3 1 7	20
Z 406	දෙල්ගහවත්ත	ජ. අබරත්	පුරාණ ඉඩම	1 0 8	50
A 407	ගොඩැල්ලවත්ත	දෙව් සිංදොරිස් වෙහිසිංහ	එම	0 1 6	50
B 407	කුඹුවෙ වත්ත	ජ. අන්දිරිස් සහ තවත් අය	එම	2 3 18	50
C 407	තින්දන්පුල්ල	ජ. අබරත්	කුඹුර	1 2 36	20
6994	දක්කරගේන පිහිටා තිබෙන්නේ නැගෙනහිර පස්දුන්නේරලේ දකුණු මහපත්තුවේය.	සිතියම 8,662. ගම—කුරුපිට. රජසත්තක	කැලේ	1 0 30	30
9380	ගලබොඩසා වත්ත පිහිටා තිබෙන්නේ නැගෙනහිර පස්දුන්නේරලේ උතුරුමහපත්තුවේය.	සිතියම 10,752. ගම—ලත්පදුර. රජසත්තක	කුඹුර	0 3 6	30

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේභාර්පකරුල්ලන්තාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ සභකර දිසත්තික්කේ ආණ්ඩුවේ උපදේශනලත්තාත්සේගෙන්ද දැනගන්ව පුළුවන.

හරුකර ආණ්ඩුකාර උතුමානන්වගන්සේගේ ආඥාවලෙස,  
 ඩබ්ල්. ඩී. ටේලර්,  
 වැඩබලන මහසෙක්කාරායිස් වහල.



## LAND SALES IN THE CENTRAL PROVINCE.

No. 1,739, C. P.

Colonial Secretary's Office,  
Colombo, July 17, 1900.

ON Wednesday, September 12, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Matale District will put up to auction, at his office in Matale, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Preliminary plan 4,557.—Pallesiya pattu of Matale east.

Applicant—Mr. J. R. Martin. Claimant—Crown.

Lot.	Name of Land.	Village.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
12148	Ritigahamulayaya	Metihakkegama	Low jungle	13	3 12	30
12149	Hapugahakotuwa mukalana	do.	High jungle	19	3 0	30

Preliminary plan 4,856.—Pallesiya pattu of Matale east.

Applicant—Crown. Claimant—Crown.

13000	Bilingahawattahena	Metihakkegama	Chena 6 to 7 years	0	2 13	50
13003	Ulpotatenahena	do.	Chena 12 years	3	1 34	50
13005	Do.	do.	do.	5	1 4	50

Preliminary plan 4,866.—Pallesiya pattu of Matale east.

Applicant—Crown. Claimant—Crown.

13046	Kudugalheriyakele	Dankanda	Forest	2	2 34	10
13051	Weniwelgollekele	do.	do.	3	3 15	10
13052	Do.	do.	do.	0	1 13	10
13053	Pallewattahenakele	do.	Jungle 30 to 40 years	5	2 11	10

Preliminary plan 4,827.—Udugoda Udasiya pattu of Matale north.

Applicant—Wedakarayalagedara Menika. Claimant—Crown.

12953	Alutwattahena	Pallepola	Chena 20 years and some old mee trees	0	2 26	15
-------	---------------	-----------	---------------------------------------	---	------	----

Preliminary plan 2,740.—Udasiya pattu of Matale south.

Applicant—Nil. Claimant—Kira and others.

J 333	Nagolla	Wehigala	Hena	1	2 12	10
N 333	Wewelgolla	Wehigala	Hena	0	3 15	10
Z 333	Ittewela	Wehigala	Watta, coffee	1	3 9	10
F 334	Gasgolla	Wehigala	Hena	3	3 18	10
G 344	Gasgolla	Wehigala	Watta, coffee	1	0 24	10

Preliminary plan 4,678.—Inamaluwa korale of Matale north.

Applicant—D. G. Sillappu and seven others. Claimant—Crown.

12464	Titiyacolagamawekanda-pahalakumbura	Titiyacolagama	Field	4	3 37	10
12465	Titiyacolagamawekandekelle	do.	Jungle	0	3 7	10
12466	Titiyacolagamawekandekumbura	do.	Land suitable for paddy	5	0 0	10

Preliminary plan 4,887.—Udugoda Udasiya pattu of Matale north.

Applicant—Nil. Claimant—Crown.

13132	Kokandamewewakele or New Blackstone estate	Tembahitiyawa	Chillies one month, formerly forest	0	3 18	30
13133	Do.	do.	Lantana chena	0	0 9	30
13135	Weebadakumburapillewa or New Blackstone estate	Kinigama	Cocoanut, tea, and cacao	0	0 36	30
F 811	Galvettakele	Tembahitiyawa	Forest and jungle	0	1 33	30

Preliminary plan 4,890.—Udugoda Udasiya pattu of Matale north.

Applicant—Alutgedara Keerala, of Kohona. Claimant—Crown.

13138	Migahakumbura Aidikarenmahatingehena	Ehelapola	Old chena	0	2 25	20
-------	--------------------------------------	-----------	-----------	---	------	----

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matale.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,739, C. P.

වර්ෂ 1900 ක්වූ ජූලි මස 17 වෙනි දින කොළඹ මහසෙනෙවිතුමා විසින් පනවන ලද නව කොට්ඨාස පදනමට අදාළව.

මධ්‍යම දිසාවේ මාතලේ උපළාත් පදනමට අදාළව වර්ෂ 1900 ක්වූ ජූලි මස 12 වෙනි දින වදාල දවල් 12ට මාතලේ කවුච්චියේදී වෙන්දේසි කර විකුණන ලද භූමි ප්‍රකාශන පොතට අදාළව.

සිතියම 4,557. මාතලේ නැගෙනහිර පලාතේ පල්ලේ සිසිපත්තුවේ.

ඉල්ලුම්කාරයා—ජේ. ආර්. මර්ටින් උත්තරය. අයිතිකම් කියත්තා—ආණ්ඩුව. අක්කර මහත. සක මිල. රු.

නො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	අක්කර මහත. සක මිල. රු.
12148	ඊවිගහමුල්ලයාය	මැරිහක්කගම	ලඳුකැලේ	13 3 12 30
12149	ගපුගහකොටුදිවුකලාන	එම	මුකලාන	19 3 0 30
සිතියම 4,856. ඉල්ලුම්කාරයා—ආණ්ඩුව.				
13000	බිලිත්තහවත්තේගේග	මැරිහක්කගම	අවුරුදු 6ගේ හිට 7ගේ වයස හේන	0 2 13 50
13003	උල්පොකනුවත්තේගේග	එම	හේන, වයස අවුරුදු 12යි	3 1 34 50
13005	එම	එම	එම	5 1 4 50
සිතියම 4,866.				
13046	කුඩුගල්හිරිගකැලේ	දත්තන්ද	කැලාව	2 2 34 10
13051	වැනවැල්ගොල්ලේකැලේ	එම	එම	3 3 15 10
13052	එම	එම	එම	0 1 13 10
13053	පල්ලේවත්තේගේගකැලේ	එම	කැලේ, වයස අවුරුදු 30ක් 40ක් පමණ	5 2 11 10

සිතියම 4,827. මාතලේ උතුරු පලාතේ උඩුගොඩ උඩසිසිපත්තුවේ.

ඉල්ලුම්කාරයා—වෙදකාරයාලාගෙදර මැනිකා.

12953	අඵත්තවත්තේගේග	පල්ලේපොල	හේන, වයස අවුරුදු 20ක් පමණ සහ පරන මිහස් වයසක්	0 2 26 15
-------	---------------	----------	--	-----------

සිතියම 2,740. මාතලේ දකුණු පලාතේ උඩසිසිපත්තුවේ. අයිතිකම් කියත්තා—කීර් සහ තවත් අය.

මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.

J 333	කාගොල්ල	වැනිගල	හේන	1 2 12 10
N 333	මේවැල්ගොල්ල	වැනිගල	එම	0 3 15 10
Z 333	අයිත්තවෙල	වැනිගල	වත්ත, කෝපි	1 3 9 10
F 334	ගස්ගොල්ල	වැනිගල	හේන	3 3 18 10
G 334	එම	වැනිගල	අයිතිකම් කියත්තා—මැනිකා සහ තවත් අය. වත්ත, කෝපි	1 0 24 10

සිතියම 4,678. මාතලේ උතුරු පලාතේ මුනාමලවකෝරලේ.

ඉල්ලුම්කාරයා—ඩී. ජී. සිල්ලපු සහ තවත් 7 දෙනෙක්. අයිතිකම් කියත්තා—ආණ්ඩුව.

12464	පිටියාකොලගම වැනන්දේ	පිටියාකොලගම	කුඹුර	4 3 37 10
12465	පිටියාකොලගම වැනන්දේ කැලේ	එම	කැලේ	0 3 7 10
12466	පිටියාකොලගම වැනන්දේ කුඹුර	එම	වි වැපිරීමට හොඳ ඉඩම	5 0 0 10

සිතියම 4,887. මාතලේ උතුරු පලාතේ උඩුගොඩ උඩසිසිපත්තුවේ.

මෙම ඉඩම්වලට ඉල්ලුම්කාරයෙක් නැත.

13132	කෝකන්දමේ වැවකැලේ නොහොත් නිවු බැලක් පවෝත් වත්ත	තෙමහිරියාව	මරිස්, වයස මාසයයි, ඉස්සර කැලේ	0 3 18 30
13133	එම	එම	ලත්තාන, හේන	0 0 9 30
13135	විබිඬුකුඹුර්පිල්ලාව නොහොත් නිවු බැලක් පවෝත්වත්ත	කිහිගම	පොල්, හේ සහ කොකෝව	0 0 36 30

අයිතිකම් කියත්තා—බාබර්ටන්නාගේ.

F 811	ගල්වැවකැලේ	තඹනිරියාව	මුකලාන සහ කැලැහිම	0 1 33 30
-------	------------	-----------	-------------------	-----------

සිතියම 4,890. ඉල්ලුම්කාරයා—කොහොනඅඵත්තේගෙදර කීර්ල. අයිතිකම් කියත්තා—ආණ්ඩුව.

13138	මිගහකුඹුර අදිකාරත්මහතින් හේ හේන	ඇගලේපොල	පරන හේන	0 2 25 20
-------	---------------------------------	---------	---------	-----------

මෙම ඉඩම් ගැන වැඩිදුර කාරණා සර්වේචර්ජනරාජ් උත්තරයන්ගේගෙදර, ඒකීනිමේ කොන්දේසි ගැන තොරතුරු මාතලේ උපළාත් පදනමට අදාළව දැනගත හැකිවේ.

ගරුභර ආණ්ඩුකාර උතුරු මහත්මකන්ගේගේ ආඥාවලට,

ඩබ්ලිව්. ඩී. මේරිස්, වැඩබලන මහසෙනෙවිතුමා විසින්.

No. 1,740, C. P.

Colonial Secretary's Office,  
Colombo, July 19, 1900.

ON Friday, September 14, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Pata Dumbara division of the Kandy District of the Central Province.  
Preliminary plan 457.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
L 34	Dambarewa	Dambawelleheina	Uggahakumbura Howkenda	Cacao and waste land	1 3 23

Upset price,—Rs. 25 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,740, C. P.

වම් 1900 ක්වු ජුලි මස 19 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරියාචාර්යාණන්ගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරය වම් 1900 ක්වු සැප්තැම්බ්‍ර මස 14 වෙනි කිවිදින දවල් 12ට මහනුවර කවිච්චියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ පානදුම්බර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.

සිතියම 457. අයිතිකම් කීරන්නා උත්තහකුමුරේ හවුමෙත්ත.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහත. අ. රු. ප.
L 34	දඹුරුව	දඹුවැල්ලේ හේන	කොකොවා සහ මුඩුඉඩම	1 3 23

අක්කරයක් රුපියල් විසිපහේ හිට පවත්නැණි විකුණනව යෙදේ.

මේ ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ව්තරුල්ලන්තාණන්ගේ දූතගතවැඩවත් ඇර, කොන්දේසි ගැණ වැඩිදුර තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ආණ්ඩුවේ ඒජන්තාධිපතිවරයාගේ දූතගතවැඩවත්.

හරුහර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. ටී. ටේලර්.

වැඩබලන මහසෙනෙවුකාරියාචාර්යාණන් වහන්ස.

No. 1,741, C. P.

Colonial Secretary's Office,  
Colombo, July 19, 1900.

ON Monday, September 3, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction, at his office in Kandy, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Udu Nuwara division of the Kandy District of the Central Province.  
Preliminary plan 3,102. Village—Wegiriya.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
P 442	Nebilidepela or Metiwalahena or Ambangahena	Ambagedara Kaluhamis and three other	Ohena	1 1 30

Upset price,—Rs. 15 per acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,741 C. P.

වම් 1900 ක්වු ජුලි මස 19 වෙනි දින කොළඹ

මහසෙනෙවුකාරියාචාර්යාණන්ගේ කන්තෝරුවේදීය.

මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තාධිපතිවරයාගේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සන්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරය වම් 1900 ක්වු සැප්තැම්බ්‍ර මස 3 වෙනි සදුදින දවල් දෙලකට මහනුවර කවිච්චියේදී වෙන්දේසිකර විකුණනව යෙදෙනවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩුනුවර කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි එකක්.

සිතියම 3,102. ඉඩමේ නම—නැඹිලිදොරුල නොහොත් මැටිවල හේන නොහොත් අම්බන්ගහේන.

නො.	ගම:	අයිතිකම් කීරන්නා.	අන්දම.	මහත. අ. රු. ප.
P 442	චේහිරිය	අඹගෙරුර කළුගාමි සහ තවත් තුන්දෙනෙක්	හේන	1 1 30

අක්කරයක් රුපියල් 15 හිට පවත් ගැනී විකුණනව යෙදේ.

මේ ඉඩම ගැණ වැඩිදුර කාරණා සර්වේසර්ව්තරුල්ලන්තාණන්ගේ දූතගතවැඩවත් ඇර, විකිනීමේ කොන්දේසි ගැණ තොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීයවූ ඒජන්තාධිපතිවරයාගේ දූතගතවත් දුරුවන.

හරුහර ආණ්ඩුකාර උතුමානන්වහන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. ටී. ටේලර්.

වැඩබලන මහසෙනෙවුකාරියාචාර්යාණන් වහන්ස.

No. 1,742, C. P.

Colonial Secretary's Office,  
Colombo, July 31, 1900.

ON Monday, September 24, 1900, at 12 o'clock noon, the Hon. the Government Agent for the Central Province will put up to auction for sale or settlement, at his office in Kandy, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Three allotments of lands situated in the Udapalata division of the Kandy District of the Central Province.

Preliminary plan 4,734.

Lot.	Village.	Name of Claimant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
12714	Patitalawa	Crown	Cacao and tea	2	0 0	300
12715	Do.	do.	Jungle and inferior forest	19	1 10	75
12716	Do.	do.	Tea	1	2 3	450

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Hon. the Government Agent, Central Province, Kandy.

By His Excellency the Governor's command,  
W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,742, C. P.

වර්ෂ 1900 ජූලි මස 31 වෙනි දින කොළඹ  
මහසෙනෙවිවරයාගේ කමන්දෝරුවේදී.

මධ්‍යම දිසාවේ ගෞරවනීය ඒජන්තවරයාගේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවලට ප්‍රකාරයට වර්ෂ 1900 ජූලි මස 24 වෙනි සඳුදා දවල් දෙදවසට මහ නුවර කවිවේරියේදී වෙන්දේසිකර එකතුකර නොගොස් නිවැරදිව ගෙනඑනට බෙදෙන්නවා ඇත.

මධ්‍යම දිසාවේ මහනුවර පලාතේ උඩපලාත කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබ්ලි 3ක්.

පිහිටුම 4,734.

නො.	ගම.	අයිතිකරු නිසන්තා.	අන්දම.	මහත.		අක්කර
				අ. රු. ප.	රු.	
12714	පටිගලාව	ආණ්ඩුව	කොකෝ සහ තේ	2	0 0	300
12715	එම	එම	කැලේ සහ සුළුකරමේ මුසලාත	19	1 10	75
12716	එම	එම	තේ	1	2 3	450

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේච්ඡාරයාගේ සහයට ගැනීමක් ඇත. කොස් දේසි ගැණ වැඩිදුර කොරතුරු මධ්‍යම දිසාවේ ගෞරවනීය ඒජන්තවරයාගේ සහයට ගත යුතුයි.

ගරුකර ආණ්ඩුකාර උතුරු මහනුවරේදී,  
ඩබ්ලිව්. ටී. ටේලර්,  
මධ්‍යම දිසාවේ මහනුවරේදී.

LAND SALES IN THE NORTHERN PROVINCE.

No. 326, N. P.

Colonial Secretary's Office,  
Colombo, July 21, 1900.

ON Thursday, September 6, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Mullaitivu District will put up for sale or settlement, at his office in Vavuniya, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seventy-eight allotments of land situated in the Vavuniya south division of the Mullaitivu District of the Northern Province.

Preliminary plan 2,168. Claimant—Crown.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.	
				A.	R. P.
7970	Malikai	Nakar Sinnan	Tobacco	0	0 14
7971	Do.	do.	Waste land	0	3 19
7411	Marutankulam	Preliminary plan 1,956. Claimant—Crown. K. Muttiah	Open land	0	1 17
7856	Paddanichipuliyankulam	Preliminary plan 2,113. Claimant—Crown. Sakila Meera Saibu	Waste land	0	1 12
7857	Do.	do.	Native garden	0	1 17
7858	Do.	do.	Cocoanut garden	0	0 32
8014	Navakkulam	Preliminary plan 2,187. Claimant—Crown. Kanakasapai Kanapatippillai Udaiyar	Yarkadu	0	3 24
5677	Kadduppuliyankulam	Preliminary plan 1,499. Claimant—Crown. Velanaidege Menika, Vel-vidane	Ancient field, now in jungle	8	2 38





இல.	குறிச்சி.	விவரம்.	அ. நூ. ப.
4549	மாடடு	காடு	1 0 3
4550	செடி	காடு	0 3 37
4551	செடி	காடு	1 2 10
4552	செடி	காடு	3 0 6
4596	செடி	காடு	1 3 1
4620	செடி	காடு	1 1 27
4621	செடி	காடு	1 3 27
4623	செடி	காடு	1 3 33
4606	செடி	காடு	1 2 27
4607	செடி	காடு	1 2 32
4593	செடி	காடு	1 3 4
4578	செடி	காடு	2 0 14
4630	செடி	காடு	1 1 1
4575	செடி	காடு	1 3 36
4631	செடி	காடு	1 1 30
4632	செடி	காடு	2 0 6
4633	செடி	காடு	2 0 24
4634	செடி	காடு	1 2 14
4635	செடி	காடு	0 2 12
4610	செடி	காடு	2 0 12
4611	செடி	காடு	1 1 21
4612	செடி	காடு	1 2 19
4636	செடி	காடு	2 1 13
4637	செடி	காடு	2 0 8
4650	செடி	காடு	1 3 6
4624	செடி	காடு	1 3 29
4592	செடி	காடு	1 2 37

இல.	குறிச்சி.	விவரம்.	அ. நூ. ப.
4577	மாடடு	காடு	2 0 18
4617	செடி	காடு	1 2 33
4563	செடி	காடு	1 2 30
4569	செடி	காடு	2 0 4
4531	செடி	காடு	1 2 39
4570	செடி	காடு	1 2 35

படம் இலக்கம் 1,753.  
உரிததாளி—கப்புரளகே திகிரி கிரிகாமி  
பிக்காமியும் மறுபேரும்.

39 பெரிய ஒலுக  
குளம் வயல 32 3 25

தரிப்புவிட வககா ஒன்றுக்கு ரூபா 10.

அரசாட்சியாரற் திருத்தப்பட (சூளங்களுககுக  
கீழேயுள்ள தண்ணீர் பாயச்சககடிய காணிகளுககு  
வருஷம் ஒன்றுக்கு ஒரு ஏக்கருககு ஒரு ரூபா தண்ணீர் வரி கொடுக்கவேண்டும்.

இந்த காணிகளைப்பற்றிய மேலதிகமான விபரங்கள்  
சேர்வையா ஜெனறல துரையவாகளிடத்திலும்  
லாற்பனவீன கொந்திசைப்பற்றி முலலைத்தீவு  
உதவி ஏசனறுத்த துரை அவர்களிடத்திலும் கேட்டறிந்  
தகொளளலாம்.

தேசாதிபதி மகோத்தமா அவர்களினது  
கட்டளையினபடி,

டபினியு, ற்றீ. தேய்லர்,  
இராசாங்க விசிதரின வேலைபார்ப்பவர்.

No. 327, N. P.

Colonial Secretary's Office,  
Colombo, July 30, 1900.

ON Thursday, September 20, 1900, at 12 o'clock noon, the Assistant Government Agent for the Mullaitivu District will put up for sale or settlement, at his office in Mullaitivu, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-nine allotments of land situated in the Maritime pattus division of the Mullaitivu District of the Northern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
8207	Pilakkudiyiruppu	Mappani Suppar	Scrub and open	4 0 33
8208	Keppapila	Sinnaiya Katiraman and another	do.	2 3 26
8209	Do.	Tampar Murukan and another	Paddy	4 2 16
Preliminary plan 2,249. Claimant—Crown.				
8069	Ampalavanpokkanai	Kantar Nakamani	Open ground with a few palmirahs	0 2 0
8070	Valayanmadam	Velan Kanapati and another	do.	4 3 31
8071	Valayanmadam	Claimant—Kartikesu Veluppillai.	Bare ground	0 1 23
8072	Valayanmadam	Antoni Fernando	Open ground	0 1 37
Preliminary plan 2,261.				
8310	Kokkulai	V. U. Arulampalam	Suitable for paddy	4 0 13
8311	Do.	do.	do.	1 2 28
8312	Do.	Kanapatiyar Chuppar	do.	3 3 31
8314	Do.	K. Chettiyar Kovintapillai	do.	6 0 14
Preliminary plan 2,250. Claimant—Masilamani Kanakasapai.				
E 178	Kamulamunai	—	Garden	0 0 18
Claimant—Crown.				
8210	Kamulamunai	Sinnattampi Vinasittampi	Cleared ground	1 0 31
Preliminary plan 2,253.				
8247	Chemmalai	Vaitti Chankaran	Cleared ground	2 1 4
Preliminary plan 2,219.				
8099	Alampil	Mariyan Marku	Jungle partly cleared	1 1 4
8100	Do.	Mark Antony	do.	2 0 6
Claimant—Alampil villagers.				
R 172	Alampil	—	Burial ground	0 1 28
Claimant—Crown.				
8101	Alampil	Pilippu Santiya	Jungle partly cleared	1 0 18
8102	Do.	Gabriel Susai and others	Jungle	0 3 0
8103	Do.	do.	Tobacco garden	0 2 12
8104	Do.	do.	Garden	0 0 11
8105	Do.	Kartikesu Arunasalam and another	Cleared ground	0 3 20

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.
7966	Mullaittivu	Preliminary plan 2,167.	Strip of garden	0 1 37
7967	Do.	Vaitti Gabriel and another	—	0 2 21
P 168	Do.	—	Strip of garden	0 0 3-75
7968	Do.	Sankari Savarimuttu	Scrub	1 2 11
7969	Do.	do.	do.	0 2 14
8064	Kannukkeni	Preliminary plan 2,206.	Garden	0 0 2
8066	Do.	Rasinkar Kanakar	—	0 0 14

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Mullaittivu.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 327, N. P.

கொலோனியல் சர்க்கிற்றத்தார் ஆபீசில்,  
கொழும்பு, 1900 ம் ஆண்டு ஆகஸ்டு 30 ந் உ.

1900 ம் ஆண்டு புரட்டாசிமாதம் 20 ந் திகதி, முல்லைத்தீவில் தன் ஆபீசில் வட மாகாணத்த முல்லைத்தீவு கவர்ணமேந்து உதவி ஏசுந்றவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அர சாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற் கூறி விற்கப்படும்.

29 காணித்துண்டுகள், வட மாகாணத்த முல்லைத்தீவு டிஸ்ட்ரிக்டின் கரைதறைப் பற்றுப் பதியிலிருக் கின்றது.

படத்தின் இலக்கம் 2,249. உரித்தாளி—முடி.

இல.	குறிச்சி.	கேள்விக்காரரின் பெயர்.	விபரம்.	விசாலம். அ. ரூ. ப.
8207	பிலக்குடியிருப்பு	மாப்பாணிசுப்பா	குருமன்காடு	4 0 33
8208	கேப்பாபில	சின்னையா கதிராமனும் மறு	ஹே	2 3 26
8209	ஹே	தம்பர் முருகனும் மறு	வயற்காணி	4 2 16
8069	அம்பலவன் பொக்களை	படத்தின் இலக்கம் 2,207. கந்தர் நாகமணி	சொற்ப பண்களுள்ள வெ ளி நிலம்	0 2 0
8070	வலையன் மடம்	வேலன்கணபதியும் மறுபேரும்	ஹே	4 3 31
8071	ஹே	உரித்தாளி—கார்த்திகேசு வேலுப்பிள்ளை.	வெறுநிலம்	0 1 23
8072	ஹே	உரித்தாளி—முடி. அந்தோனி பறனாந்து	வெளிநிலம்	0 1 37
8310	கொக்குளாய்	படத்தின் இலக்கம் 2,261. வே. உ. அருளம்பலம்	வயலுக்கேற்ற காணி	4 0 13
8311	ஹே	ஹே	ஹே	1 2 18
8312	ஹே	கணபதியார் சுப்பர்	ஹே	3 3 31
8314	ஹே	க. செட்டியார் கோவிர்த்தபிள்ளை	ஹே	6 0 14
E 178	குமுளமுனை	படத்தின் இலக்கம் 2,250. உரித்தாளி—மாசிலாமணி கணகசபை.	தோட்டம்	0 0 18
8210	ஹே	உரித்தாளி—முடி. சின்னத்தம்பி வினாசித்தம்பி	திருத்தப்பட்ட காணி	1 0 31
8247	செம்மலை	படத்தின் இலக்கம் 2,253. வயித்தி சங்கரன்	ஹே	2 1 4
8099	அளமயில	படத்தின் இலக்கம் 2,219. மரியான் மாற்கு	சற்றே திருத்தப்பட்டகாடு	1 1 4
8100	ஹே	மாற்கு அந்தோணி	ஹே	2 0 0
R 172	ஹே	உரித்தாளி—அளம்பில ஊரவர்கள்.	சவக்காலை	0 1 28
8101	ஹே	உரித்தாளி—முடி. பிலப்பு சந்தியா	சற்றே திருத்தப்பட்ட காடு	1 0 18
8102	ஹே	கவுரியேல குசையும் மறுபேரும்	காடு	0 3 0
8103	ஹே	ஹே	புகையிலைத் தோட்டம்	0 2 12
8104	ஹே	ஹே	தோட்டம்	0 0 11
8105	ஹே	கார்த்திகேசு அருணாசலமும் மறு பேரும்	திருத்தப்பட்ட நிலம்	0 3 20
7966	முல்லைத்தீவு	படத்தின் இலக்கம் 2,167.	தோட்டம்	0 1 37
7967	ஹே	வயித்தி கவுரியேலும் மறுபேரும்	—	0 2 21
P 168	ஹே	—	தோட்டம்	0 0 3-75
7968	ஹே	—	குருமன்காடு	1 2 11
7969	ஹே	சங்கரி சவரிமுத்து ஹே	ஹே	0 2 14



இல.	குறிச்சி.	கேள்விக்காரனின் பெயர்.	விலரம்.	விசாலம். அ. மு. ப.
		படத்தின் இலக்கம் 2,206.		
8064	கணுக்கேணி	இராசிநகர் கனகர்	தோட்டம	0 0 2
8066	டேர்	—	—	0 0 14

தரிப்பு விலை ஏக்கரொன்றுக்கு ரூபா 10.  
இக்காணிகளைப்பற்றிய மேலதனமான விபரங்கள் சர்வேயர் ஜெனரல்துறை அவர்களிடத்திலும் விற்பனை வின் கொந்திசைப்பற்றிய முல்லைத்தீவு உதவி ஏசன்துவிடமும் அறிந்துகொள்ளலாம்.  
தேசாதிபதி மகோத்தமர் அவர்களினது கட்டளையின்படி,  
டபிள்யூ. ற்பீ. தேயிலர்,  
இராசாங்க லிசிடரின் வேலைபார்ப்பவர்.

**LAND SALES IN THE SOUTHERN PROVINCE.**

THE sale of Crown Lands in the West Giruwa pattu of the Hambantota District, Southern Province, fixed for August 4, 1900, at Tangalla Resthouse, and appearing in the Gazette No. 5,699 of June 29, 1900, is postponed for August 27, 1900.

By His Excellency the Governor's command,

Colonial Secretary's Office,  
Colombo, August 1, 1900.

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

1900 ன்வு அயோசனது மக 4 வெயிட், சூதி மக 29 வெயிட், கெ.மீ.வர 5,699 கௌபி பதுசை குகார டதுஷி பூரானை கமிஷனவொடு டிசுபுன்கை விசுதாசுர கீரூலாபய்துசலி அன்யுசலி ஓவமீ கய்கலசுலே காதாகு வெடி மிகிசிவ சிவ அயோசனது மக 27 வெயிட், கல்ட்டுமீலா டுது.

அன்யுசலி கௌபி கய்கலசுலேசை அன்யுசலே,

1900 ன்வு அயோசனது மக 1 வெயிட் டிசு  
கோலூமி மகசெயுதாரிசை கய்கலசுலே டிசு.

வகிசுல. சி. வெல்டர்,  
வகிசுல மகசெயுதாரிசை வமீக.

No. 1,073, s. p.

Colonial Secretary's Office,  
Colombo, July 19, 1900.

ON Tuesday, September 11, 1900, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at Imaduwa Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Ninety-seven allotments of land situated in the Talpe pattu division of the Galle District of the Southern Province.

Lot.	Name of Land.	Preliminary plan 5,105.—Talpe pattu.		Extent.	Upset Price per Acre.
		Village—Magedara.	Description.		
T 751	Kahahena	—	Owita	0 0 2.50	10
U 751	Do.	—	do.	0 0 4	10
V 751	Do.	—	do.	0 0 29	10
W 751	Do.	—	Cocoanut and citronella	0 2 8	10
X 751	Do.	—	Garden	0 3 17	10
Y 751	Do.	—	Owita	0 0 8	10
Z 751	Do.	—	Citronella	0 0 16	10
Preliminary plan 4,887.—Talpe pattu.					
13977	Henadirayawattagodabedda	—	Garden	0 0 32	25
Preliminary plan 3,000.—Talpe pattu.					
6516	Delgahakoratuwa	Godagama Siman	Garden	0 3 14	10
6517	Do.	do.	Jungle	0 3 13	10
Preliminary plan 1,720.—Talpe pattu.					
2947	Kunduppakanda	—	Jungle	2 2 23	10
Village—Kahanda.					
2948	Gedariyaddagodabedda	—	Jungle	1 3 26	10
G 102	Godellawatta	Hatarasinge Silindo	Garden	1 0 17	10
Village—Kahanda and Howpe.					
2949	Ganagodawattaihatta	Ganagoda Kalu Appu	Garden	3 3 11	10
Villaga—Kahanda.					
2951	Atambagodakele	—	Jungle	1 2 12	10
Village—Howpe.					
2952	Atalahena	Don Kornelis	Jungle	1 3 26	10
2953	Waulagala or Etambagodakele	—	do.	13 0 28	10
I 102	Maragahawattaihatta	—	Garden	2 0 0	10
J 102	Waulagalawattaihatta	—	Jungle	2 2 32	10
2954	Mahahenabasnawa	Gamage Janis	do.	2 3 34	10
L 102	Godellawattaihatta	—	do.	0 2 29	10
M 102	Galawangodawattaihatta	—	do.	2 0 10	10

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.		Upset Price per Acre. Rs.
				A.	R. P.	
		Village—Kahanda.				
2955	Parakumbura-addarawatta	Ganagodage Babana	Jungle	1	2 29	10
2956	Delgahakumbura	—	Field	1	3 16	10
2957	Pahalamatawana	—	do.	1	0 0	10
N 102	Gamagediyelwatta or Godawatta	—	Garden	11	1 10	10
2961	Delgahawatta	Polwattabenaya	do.	1	2 36	10
2963	Ginigodawatta	—	do.	3	2 9	10
2966	Weligoda	Gamage Babuwa	Cleared land with few mango trees	2	2 8	10
2967	Udumullawattaihatta	Peelege Juwan	Jungle	1	3 5	10
2968	Udumullawatta	Gamage Metiya	Garden	0	3 37	10
2970	Nindaliadda-addarahena	—	Cleared land	1	2 30	10
2971	Kahandakandakalukanda- addarabedda	Don Janis Samarasinha	Jungle	11	3 30	10
2972	Donnaikumbura-adderabedda	do.	do.	17	1 25	10
U 102	Kahandakandagoda	—	Garden	1	3 12	10
2974	Badalgewatta	—	do.	2	2 0	10
		Village—Howpe.				
2975	Pahalakirempitchadeniya	—	Owita	0	1 14	10
2976	Ihalakirempitchedeniya	—	do.	0	1 34	10
2977	Mayadunugodabedda	Don Bastian Edirisinha Kodituwakku	Jungle	10	1 23	10
		Preliminary plan 4,845.—Talpe pattu.				
		Village—Angulugaha.				
13808	Nugahena or Yakdehigegulana	—	Jungle	1	2 36	30
		Preliminary plan 4,245.—Talpe pattu.				
		Village—Angulugaha.				
11078	Polgahadeniyawattabedda	A. H. B. Fernando	Jungle	8	1 6	10
		Preliminary plan 2,483.—Talpe pattu.				
		Village—Tittagala.				
4179	Konekumbura-addarakerena	—	Field	1	3 7	10
4180	Paragahakumbura-addarakerena	—	do.	2	3 26	10
		Preliminary plan 5,313.—Talpe pattu.				
		Village—Nabadawa.				
11711	Mahadolagoda	K. Karolis	Chena	1	2 25	10
		Preliminary plan 5,118.—Talpe pattu.				
		Village—Beranagoda.				
10834	Kanatta	H. Siman de Silva	Chena	1	0 2	10
10835	Ihalapuwakgahaliyaddakanatta	—	do.	2	2 7	10
		Preliminary plan 5,075.—Talpe pattu.				
		Village—Beranagoda.				
10763	Millagahabedda-addaragoda	—	Chena	0	2 38	10
10764	Do.	—	do.	0	3 2	10
10765	Do.	—	do.	0	3 11	10
10766	Do.	—	do.	0	3 25	10
N 570	Do.	—	Garden	0	1 28	10
		Preliminary plan 2,359.—Talpe pattu.				
		Village—Howpe.				
3636	Paragahakanatta	—	Jungle	1	0 18	10
		Preliminary plan 5,106.—Talpe pattu.				
		Village—Polpogoda.				
A 572	Ganehenawagura-addarawatta	—	Garden	0	0 20	10
		Preliminary plan 2,299.—Talpe pattu.				
		Village—Polpogoda.				
3457	Veriniyahena	A. W. Babunhami	Chena and owita	1	1 2	10
U 245	Veriniyahenawatta	—	Garden	0	3 17	10
3458	Veraniyahadeniya	—	Paddy field	1	3 35	16
3459	Gikurdeniya	—	do.	2	1 36	16
		Preliminary plan 2,268.—Talpe pattu.				
		Village—Kahanda.				
G 244	Kahandaelapahala	Don Janis Samarasinha	Field	1	2 12	10
		Preliminary plan 5,089.—Talpe pattu.				
		Village—Mipe.				
P 570	Ihalagodagamabedda	—	Chena	1	3 15	10
		Preliminary plan 4,824.—Talpe pattu.				
		Village—Mipe.				
13753	Yakaenduduwa	Lamahewage Appuwa	Chena	2	2 3	10
13754	Mutugaltuduwa	Lamahewage Nonis	Garden	1	0 21	10
13755	Do.	do.	do.	0	2 31	10
		Preliminary plan 5,327.—Talpe pattu.				
		Village—Hiyare.				
11769	Millagahadeniyakumbura	—	Paddy field	0	2 4	10
11770	Millagahadeniyakanda	—	Garden	1	0 23	10

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
Preliminary plan 2,269.—Talpe pattu. Village—Walpola.					
3313	Kekiliyahenadeniyaowita	—	Owita	0 1 25	10
3315	Kekiliyahenadeniya	—	Deniya	1 2 21	10
3316	Do.	—	do.	2 0 23	10
3317	Do.	—	do.	2 3 3	10
3318	Do.	—	do.	1 3 11	10
Preliminary plan 2,492.—Talpe pattu. Village—Koggala.					
X 253	Talatuduwa	—	Jungle	18 0 26	10
Preliminary plan 1,041.—Talpe pattu. Village—Walpola.					
C 439	Godakumbura	—	Field	2 1 27	40
D 439	Alawaladeniya	—	do.	12 3 0	40
E 439	Miriswattadeniya	—	do.	2 3 14	40
F 439	Radagedeniya	—	do.	1 1 2	40
L 439	Wiadanduowita	—	do.	3 0 7	10
N 439	Kiwlairaowita	—	Owita	1 1 12	40
R 439	Muttettuwa	—	Field	2 1 12	20
S 439	Lindaliadda or Hingaliadda	—	do.	6 1 18	80
B 440	Potuliadda	—	do.	1 2 33	50
E 440	Beruliamulla	—	do.	2 0 35	40
8140	Walakumburadeniya-addarawatta	—	Garden	0 2 37	10
8141	Kewlairaowita	—	do.	0 2 31	10
8142	Kewlairaowatta	—	do.	0 2 17	10
8147	Walakumburadeniya	—	Field	2 1 34	20
U 439	Hattigodagewatta	—	Garden	3 1 14	10
8148	Allawiladeniyaduwa	—	Jungle	0 3 0	10
8151	Radagekanatta	—	do.	0 1 0	10
8154	Diwelgodakumburaowita	—	Owita	0 1 18	10
8156	Kanattaudumullawatta	Kalawitigodage Don Nicholas and others	Garden	1 0 9	10
8160	Manawilaowita	Kalawitigodage Hen- driek and others	do.	1 1 11	10
8162	Benagodellawatta	—	do.	0 2 30	10
8163	Vitarnage Beruliamulleowita	—	Owita	0 1 9	10
8165	Ihalaokandewatta	Koralege Mathes and others	Garden	0 3 27	10
8166	Koralagekumburaowita	—	Owita	0 0 17	10
8167	Ganagewatta-addarabedda	—	Jungle	0 3 2	10
8168	Hindugodawatta-addaraudumulla	Dikkumburage Siman and others	Field	0 0 28	10
8169	Hindugodawatta-addara	Kaluwalagodage Louis and others	Garden	1 2 2	10

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,073, S. P.

විෂි 1900 ක්වු ජුලි මස 19 වෙනි දින කොළඹ  
මහසෙනෙවුන්ගේ කාර්යාලයේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ ගාල්ලේ මහළුපත්තුවකට අයිති වූ පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම්  
ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1900 ක්වු සැප්තැම්බර් මස 11 වෙනි දිනට අගහරුවාද දවල් දෙලඟට  
ඉපදුව තානාපමිදී වෙස්දේසිකර විකුණුවට යෙදෙන්නවා ඇත.

දකුණු දිසාවේ ගාල්ලෙන් පත්තුව කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 97ක්.

පිහිටම 5,105. කල්පෙපත්තුව. ගම—මාගෙර.

නො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අහඳම.	මහත. අ. රු. ප.	අක්කර සක මිල. රු.
T 751	කහගේන	—	බිඵල	0 0 2.50	10
U 751	එම	—	එම	0 0 4	10
V 751	එම	—	එම	0 0 29	10
W 751	එම	—	පොල් සහ පැහිරි	0 2 8	10
X 751	එම	—	වත්ත	0 3 17	10
Y 751	එම	—	බිඵල	0 0 8	10
Z 751	එම	—	පැහිරි	0 0 16	10
පිහිටම 4,887. ගම—නිත්තාගල.					
13977	කොන්දරියාවත්තමාඩ ම.ද්ද	—	වත්ත	0 0 32	25

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහත. අ. රු. ප.	අක්කර ගන මිල. රු.
6516	දෙල්ගහකොරවුව	සිතියම 3,000. ගම—අත්ගුළුගහ.	වත්ත	0 3 14	10
6517	එම	ගොඩගමගෙ සිමන් එම	කැලාව	0 3 13	10
2947	කුන්දප්පාකන්ද	සිතියම 1,720. ගම—කහන්ද.	කැලාව	2 2 23	10
2948	ගෙදරලියද්දගොඩබැද්ද	—	එම	1 3 26	10
G 102	ගොඩැල්ලවත්ත	ගතරසින්ගෙ සිලිඳු ගම—කහන්ද සහ ගව්පේ.	වත්ත	1 0 17	10
2949	ගහගොඩවත්තෙඉහත්ත	ගහගොඩ කඵඅප්පු ගම—කහන්ද.	එම	3 3 11	10
2951	ඇවඹගොඩකැලේ	— ගම—හව්පේ.	කැලාව	1 2 12	10
2952	ඇතලපේත	දෙත් කොර්තේලිස්	එම	1 3 26	10
2953	වව්ලාගල කොකොන් ඇවඹගොඩ කැලේ	—	එම	13 0 28	10
I 102	මාරගහවත්තෙ ඉහල	—	වත්ත	2 0 0	10
J. 102	වව්ලාගලවත්තෙඉහත්ත	—	කැලාව	2 2 32	10
2954	මහසේන බස්නාව	ගමගෙ ජනිස්	එම	2 3 34	10
L 102	ගොඩැල්ලවත්තඉහත්ත	—	එම	0 2 29	10
M 102	ගලවත්තෙගොඩවත්ත ඉහත්ත	— ගම—කහන්ද.	එම	2 0 10	10
2955	පරකුඹුරඅද්දරවත්ත	ගහගොඩගෙ බඩනා	එම	1 2 29	10
2956	දෙල්ගහකුඹුර	—	කුඹුර	1 3 16	10
2957	පහලවවත්ත	—	එම	1 0 0	10
N 102	ගව්ගෙද්වෙල්වත්ත නො කොන් ගොඩවත්ත	—	වත්ත	11 1 10	10
2961	දෙල්ගහවත්ත	පොල්වත්තෙ සේනනා	එම	1 2 36	10
2963	ගීනිගොඩවත්ත	—	එම	3 2 9	10
2966	වැලිගොඩ	ගමගෙ බඩුවා	එලිකරපු ඉඩම, අඹ ගස් සිල්ලකුත් සමග	2 2 8	10
2967	ලුබුල්ලවත්තඉහත්ත	පිලගෙ ජුවන්	කැලාව	1 3 5	10
2968	ලුබුල්ලවත්ත	ගමගෙ මැව්පියා	වත්ත	0 3 37	10
2970	තින්දලියද්දඅද්දරහේන	—	එලිකරපු ඉඩම	1 2 30	10
2971	කහන්දකන්දකඵකන්ද අද්දරබැද්ද	දෙත් ජනිස් කමරසිංහ	කැලාව	11 3 30	10
2972	ජේනෙසිකුඹුරඅද්දර බැද්ද	—	එම	17 1 25	10
U 102	කහන්දකන්දගොඩ	—	වත්ත	1 3 12	10
2974	බඩල්ගෙවත්ත	— ගම—හව්පේ.	එම	2 2 0	10
2975	පහලකිරම්පිච්චාදෙනිය	—	මිපිච්ච	0 1 14	10
2976	ඉහලකිරම්පිච්චාදෙනිය	—	එම	0 1 34	10
2977	මාහැඳුගොඩබැද්ද	දෙත් බස්නියන් එදිරිසිංහ කොසිකුවත්තු සිතියම 4,845. ගම—අත්ගුළුගහ.	කැලාව	10 1 23	10
13808	භූගසේන කොකොන් ගස්දෙතිගෙගලන	— සිතියම 4,245.	කැලාව	1 2 36	30
11078	පොල්ගහදෙනියවත්ත බැද්ද	එ. එච්. බී. පරකැත්තේ සිතියම 2,483. ගම—තින්තාගල.	එම	8 1 6	10
4179	කොතේකුඹුරඅද්දරකුරන	—	කුඹුර	1 3 7	10
4180	පරගහකුඹුරඅද්දරකුරන	—	එම	2 3 26	10
11711	මහදෙලගොඩ	සිතියම 5,313. ගම—හඩබව. කේ. කොර්තේලිස්	සේන	1 2 25	10
10834	කහන්ත	සිතියම 5,118. ගම—බෙරනාගොඩ.	සේන	1 0 2	10
10835	ඉහලපුවත්තහලියද්ද කහන්ත	—	එම	2 2 7	10
10763	මිල්ලගහලියද්දෙඅද්දර ගොඩ	සිතියම 5,075.	එම	0 2 38	10
10764	එම	—	එම	0 3 2	10
10765	එම	—	එම	0 3 11	10
10766	එම	—	එම	0 3 25	10
N 570	එම	—	වත්ත	0 1 28	10
3636	පරගහකහන්ත	සිතියම 2,359. ගම—හව්පේ.	කැලාව	1 0 18	10

නො.	ඉඩම් නම.	ඉල්ලුම්කාරයා.	අන්දම.	මහන. අ. රු. ප.	අක්කර යක මිල. රු.
A 572	ගෞරවයෙන් වහරුද්දරව නික	සිතියම 5,106. ගම—පොල්පොත්තොඩ.	වත්ක	0 0 20	10
3457	වැරිනියගේන	සිතියම 2,299. ගම—තල්පොත්තුව.	වත්ක	1 1 2	10
U 245	වැරිනියගේන වත්ක	ඒ. බිඳිලි. බඩුක්කාමි	වත්ක	0 3 17	10
3458	වැරිනියගේන දෙතිය	—	කුඹුර	1 3 35	16
3459	ගිකිවිවෙ දෙතිය	—	එම	2 1 36	16
G 244	කහන්ද ඇලපහල	සිතියම 2,268. ගම—කහන්ද.	එම	1 2 12	10
P 570	ඉහලගොඩගම බැද්ද	දෙත් තැනිස් සමරසිංහ සිතියම 5,089. ගම—මීපේ.	වත්ක	1 3 15	10
13753	ගකාආඞු දුටු	සිතියම 4,824.	එම	2 2 3	10
13754	මුතුගල්ලුටු	ලමාගේවාගෙ අප්පුච්චි	වත්ක	1 0 21	10
13755	එම	ලමාගේවාගෙ නෝතිස්	එම	0 2 31	10
11769	මිල්ලගහදෙතිය කුඹුර	සිතියම 5,327. ගම—තිහාරේ.	කුඹුර	0 2 4	10
11770	මිල්ලගහදෙතිය කන්ද	—	වත්ක	1 0 23	10
3313	කැකිලියගේගෙදෙතියේ	සිතියම 2,269. ගම—වල්පොල.	ඔව්ව	0 1 25	10
3315	කැකිලියගේගෙ දෙතිය	—	දෙතිය	1 2 21	10
3316	එම	—	එම	2 0 23	10
3317	එම	—	එම	2 3 3	10
3318	එම	—	එම	1 3 11	10
X 253	තලාතුදුටු	සිතියම 2,492. ගම—කොත්ගල.	කැලාව	18 0 26	10
C 439	ගොඩකුඹුර	සිතියම 1,041. ගම—වල්පොල.	කුඹුර	2 1 27	40
D 439	ඇලවලදෙතිය	—	එම	12 3 0	40
E 439	මිරිස්වත්ත දෙතිය	—	එම	2 3 14	40
F 439	රදුගෙ දෙතිය	—	එම	1 1 2	40
L 439	වියදන්ඩු ඔව්ව	—	එම	3 0 7	10
N 439	කිවිලාඉර ඔව්ව	—	එම	1 1 12	40
R 439	බුක්කොට්ටුව	—	එම	2 1 12	20
S 439	ලියලියද්ද නොනොන්	—	එම	6 1 18	80
B 440	කිත්තා ලියද්ද	—	එම	1 2 33	50
E 440	පොතුලියද්ද	—	එම	2 0 35	40
8140	බෙරුලියමුල්ල	—	එම	0 2 37	10
8141	වලකුඹුරදෙතියඅද්දර වත්ක	—	වත්ක	0 2 31	10
8142	කෙවිලාඉරඔව්ව	—	එම	0 2 17	10
8147	කෙවිලාඉරවත්ක	—	එම	0 2 17	10
U 439	වලකුඹුරදෙතිය	—	කුඹුර	2 1 34	20
8148	ගට්ටිගොඩගෙවත්ක	—	වත්ක	3 1 14	10
8151	අල්ලාවලදෙතියදුටු	—	කැලාව	0 3 0	10
8154	රදුගෙකනත්ත	—	එම	0 1 0	10
8156	දිවෙල්ගොඩකුඹුරඔව්ව	—	ඔව්ව	0 1 18	10
8160	කනත්තරුමුල්ලවත්ක	කලව්වගොඩගෙ දෙත් නිකු ලස් සහ වෙන අය	වත්ක	1 0 9	10
8162	මානාවිලඔව්ව	එම හෙත්දිරික් සහ වෙන අය	එම	1 1 11	10
8163	බැනාගොඩැල්ලවත්ක	—	එම	0 2 30	10
8165	විහාරනගෙ බෙරුලිය	—	ඔව්ව	0 1 9	10
8166	මුල්ලෙඔව්ව	—	ඔව්ව	0 3 27	10
8167	ඉහලමිකන්දෙවත්ක	කෝරලෙ මනෙස් සහ වෙනඅය	වත්ක	0 0 17	10
8168	කෝරලෙගෙකුඹුරෙඔව්ව	—	ඔව්ව	0 3 2	10
8169	ගහගෙවත්තඅද්දරබැද්ද	—	කැලාව	0 0 28	10
8168	කිත්තාගොඩවත්ත අද්දර	—	කැලාව	0 0 28	10
8169	කිත්තාගොඩවත්ත අද්දර	දික්කුඹුරෙගෙ සිවන් සහ වෙන අය	කුඹුර	1 2 2	10
8169	කිත්තාගොඩවත්ත අද්දර	කඵලගොඩගෙ පුවිස් සහ වෙන අය	වත්ක	1 2 2	10

මෙම ඉඩම්කැබලිවලට අයිතිවාසිකම් කීරා හිටින යම් අයෙක් ඇත්නම් ඔහු විසින් මේ මිසිනිමේ දිනේදී ඊට අයිතිවාසිකම් කීරා නිබෙත ඔප්පු යනාදිය දකුණු පලාතේ මහජනතලාත්තාත්තේට පෙනනා සිටින්නට ඕනෑය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා පර්වේකර්පනරාල්ලත්තාත්තේගෙන්ද, විසිනිමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ ඒජන්තලත්තාත්තේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුභර ආණ්ඩුකාර ලැබුණානත්තාත්තේගේ ආඥාවලෙස,  
බඹල්පු. පී. ටේලර්,  
වැඩබලන මහසෙනෙකාරිස් වමිහ.  
C 4

No. 1,074, s. p.

Colonial Secretary's Office,  
Colombo, July 22, 1900.

ON Tuesday, September 18, 1900, at 12 o'clock noon, the Government Agent for the Southern Province will put up to auction, at his office in Galle, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-nine allotments of land situated in the Talpe pattu division of the Galle District of the Southern Province.

Preliminary plan 4,946.—Talpe pattu.  
Village—Kalahe.

Lot.	Name of Land.	Name of Applicant.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre.
							Rs.
14185	Diwulanahena	Kodagodage Don Thomis de Silva	Garden	0	0	18	10
14185½	Do.	do.	do.	0	0	18	10
14186	Do.	do.	Jungle	0	1	30	30
14187	Do.	do.	Chena	25	2	16	30
14189	Do.	do.	do.	38	0	26	30
14190	Do.	do.	Garden	0	0	24	10
14191	Do.	do.	do.	0	0	38	10
14192	Do.	do.	do.	0	0	33	10
14193	Do.	do.	do.	0	1	17	10
14194	Do.	do.	do.	0	3	17	10
14195	Diwulanadeniya	do.	Deniya	0	0	12	10
14196	Malagodakanda	D. C. A. Jaywardena	Garden	0	0	15	10
14197	Do.	do.	Chena	22	3	38	30
14198	Do.	do.	do.	0	2	5	30
14198½	Do.	do.	do.	0	0	35	30

Preliminary plan 1,732.—Talpe pattu.  
Village—Howpe.

P 106	Etamulawatta	—	Garden	4	2	21	10
3161	Mayadunugoda	—	Jungle	4	0	19	30
3166	Kapugediwelwatta	—	Garden	1	0	16	10
S 106	Paragahawatta or Laolugahawatta	—	Jungle	1	2	4	30
Village—Mawella.							
3170	Galelakumburawatta	—	Garden	1	0	30	10
X 106	Rekamulla	—	Jungle	2	3	12	30
Village—Paragoda.							
A 107	Paragahawatta	—	Garden	0	1	23	10
D 107	Do.	Kodagoda-addarage Don Andris de Silva	do.	1	1	2	10
E 107	Migahawatta or Paragahawatta	—	do.	0	2	21	10
F 107	Do.	—	Jungle	1	1	36	30
G 107	Pokuna-addarakoratuwa	—	Owita	0	0	7	10
I 107	Berawagodawatta	—	Garden	0	1	26	10
3175	Wanparagahakumburagodabedda	Liyanapatiranaage Babunhami	Jungle	4	0	4	30
Village—Howpe.							
3176	Siyambalahenagoda	—	do.	2	1	20	30

Any persons considering that they have any claims to these lands are hereby noticed to produce evidence of their title before the Government Agent on the day of sale.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, Galle.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,074, s. p.

වර්ෂ 1900 ජූලි මස 22 වෙනි දින කොළඹ  
මහසෙනෙවුන්ගේ දුරකථන කාර්යාලයේදී

දකුණු දිසාවේ ගාල්ලේ මහජනතලාවකට විසින් මෙහි පහත සඳහන්වන ආශ්‍රිත සත්කම් ඉඩම් ආශ්‍රිතව කිසිදු වර්ෂයකට වර්ෂ 1900 ජූලි මස 18 වෙනි දිනට අගතරුවාද දවල් 12ට ගාල්ලේ කවිවේරියේදී වෙන්දේසිකර විකුණනට යොදනවා ඇත.

දකුණු දිසාවේ ගාල්ලයේ ගල්පේපත්තු කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 29ක්.

සිතියම 4,946. තල්පේපත්තු. ගම්—කලගේ.

නො.	ඉඩමේ නම.	ඉල්ලුම්කාරයා.	අත්දම.	මහත.	අක්කර		
				අ. රු. ප.	සහ මිල.		
				රු.			
14185	දිවුලන හේන	කෝදගොඩගෙ දෙව් කෝමිස්ද සිල්වා	වත්ත	0	0	18	10
14185½	එම	එම	එම	0	0	18	10
14186	එම	එම	කැලාව	0	1	30	30
14187	එම	එම	හේන	25	2	16	30
14189	එම	එම	එම	38	0	26	30
14190	එම	එම	වත්ත	0	0	24	10
14191	එම	එම	එම	0	0	38	10

කො.	ඉඩමේ නම.	ඉල්ලීමකාරයා.	අත්දම.	මහත. අ. රු. ප.	අක්කර ගත මිල. රු.
14192	දිවුලගේන	කෝදුගොඩගේ දෙත් හෝ මිස් ද සිල්වා	වත්ත	0 0 33	10
14193	එම	එම	එම	0 1 17	10
14194	එම	එම	එම	0 3 17	10
14195	දිවුලන දෙකිය	එම	දෙකිය	0 0 12	10
14196	මාලාගොඩ කන්ද	ඩී. සී. ඒ. ජයවර්ධන	වත්ත	0 0 15	10
14197	එම	එම	කේත	22 3 38	30
14198	එම	එම	එම	0 2 5	30
14198½	එම	එම	එම	0 0 35	30
සියයම් 1,732. ගම—ගවිජේ.					
P 106	ඇවුල්ලේ වත්ත	—	වත්ත	4 2 21	10
3161	මාකාදුගොඩ	—	කැලාව	4 0 19	30
3166	කපුගේ දිවෙල්වත්ත	—	වත්ත	1 0 16	10
S 106	පරගමවත්ත නොගොත් ලාමචගමවත්ත	—	කැලාව	1 2 4	30
ගම—මාවැල්ල.					
3170	ගල්ඇලකුඹුර වත්ත	—	වත්ත	1 0 30	10
X 106	රේකාමුල්ල	—	කැලාව	2 3 12	30
ගම—පරගොඩ.					
A 107	පරගමවත්ත	—	වත්ත	0 1 23	10
D 107	එම	කෝදුගොඩ අද්දරගෙ දෙත් අන්දිරිස් ද සිල්වා	එම	1 1 2	10
E 107	මිගමවත්ත නොගොත් පරගමවත්ත	—	එම	0 2 21	10
F 107	එම	—	කැලාව	1 1 36	30
G 107	පොකුන අද්දර කොරවුම	—	මිච්ච	0 0 7	10
I 107	බෙරවාගොඩ වත්ත	—	වත්ත	0 1 26	10
3175	වත්පරගම කුඹුරෙගොඩ මැද්ද	ලියනපතිරනගෙ මවුන්හාමි ගම—ගවිජේ.	කැලාව	4 0 4	30
3176	සියඹලාගේනගොඩ	—	එම	2 1 20	30

මෙම ඉඩම් කැබලිවලට අයිතිවාසිකම් කීසාසිවිත ගම් අගෙක් ඇත්නම් ඔහු මිසිස් මේ මිනිනිමේ දිනේදී ඊට අයිතිවාසිකම් කියා කිබෙන ඔප්පු පනාදිය දකුණු පලාතේ මහජනතලක්කාන්සේට පෙන්කා සිවිත්ව මිනැය.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පනරුල්ලන්කාන්සේගෙන්ද, විකිනිමේ කොන්දේසි ගැණ කාරණා දකුණු පලාතේ ඒජන්තලක්කාන්සේගෙන්ද දැනගත්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානත්මගන්සේගේ ආඥාවලෙස,

ඩබ්ල්යු. පී. චේලර්,  
වැඩබලන මහසෙකුකාරිස් මමස.

No. 1,075, s. P.

Colonial Secretary's Office,  
Colombo, July 27, 1900.

ON Wednesday, September 5, 1900, and the following days, at 12 o'clock noon, the Assistant Government Agent for the Matara District will put up to auction, at Mulatiyan<sup>a</sup> Bungalow, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

One hundred and twenty-one allotments of land situated in the Kandaboda pattu division of the Matara District of the Southern Province.

Preliminary plan 1,929.

Lot.	Name of Land.	Village.	Description.	Extent.	
				A. R. P.	
E 167	Dehigahahena	Mulatiyana	Citronella	1	0 2
F 167	Godellehena	do.	do.	0	2 11
I 167	Wickramageoyagawawatta	do.	Diwel garden	2	0 19
J 167	Beliatteliyadda	do.	Paddy	0	0 18
L 167	Meegahaliyadda	do.	do.	0	0 11
N 167	Kandagewatta	do.	Abandoned diwel garden	0	1 28
P 167	Galgodawattehena	do.	Citronella	3	3 23
Q 167	lhalawattahena	do.	Jak	0	3 25
W 167	Widanagamagewatta	do.	Abandoned garden	0	2 28
X 167	Horaketiya <i>alias</i> Dolagawahena	do.	Citronella	1	0 25
Y 167	Maittagalawatta	do.	do.	1	3 16
A 168	Maittagalahena	do.	do.	2	3 18
B 168	Tengawatta	do.	Cocoanut	3	0 0
C 168	Witanageliyadda	do.	Diwel field	1	0 19
J 168	Arembawattadeniya	do.	Paddy	0	0 16
L 168	Kajugahawatta	do.	Old diwel garden	4	1 37
N 168	Dolihalawatta	do.	Diwel chena	1	2 6
O 168	Dolaihaladeniya	do.	Purana land	0	0 25
P 168	Dolaihalawatta	do.	Diwel chena	3	0 31
Q 168	llanganwatta	do.	do.	3	2 6

Lot.	Name of Land.	Village.	Description	Extent.		
				A.	R.	P.
V 168	Dolagedeniya	Mulatiyana	Marsh	0	0	14
Y 168	Kirimetiwala <i>alias</i> Olimullehena	do.	Citronella	1	2	3
Z 168	Medagodawatta	do.	Old diwel garden	2	1	30
F 169	Tengawatta	do.	Old garden	0	0	18
G 169	Thenneyhena	do.	Citronella	1	1	23
I 169	Do.	do.	do.	0	1	35
J 169	Tengawatta	do.	Old diwel garden	1	1	3
K 169	Omaragewattahena	do.	Citronella	0	0	33
L 169	Do.	do.	do.	6	0	0
M 169	Do.	do.	Cultivated	2	2	3
O 169	Do.	do.	do.	1	0	28
S 169	Thunkoottiehena	do.	do.	0	3	14
T 169	Do.	do.	Citronella	1	0	20
U 169	Kongahahena	do.	do.	0	1	30
V 169	Do.	do.	Cleared	0	2	16
W 169	Do.	do.	Citronella	0	1	38
F 170	Galgodawatta	do.	Old diwel garden	3	1	30
G 170	Dolekatudeniya	do.	Diwel garden	1	3	36
H 170	Ganegodawatta	do.	Citronella	0	2	31
I 170	Ganegodapansalwatta	do.	Temple premises	2	0	20
J 170	Ganegodawatta	do.	Diwel garden	1	0	8
F 171	Maddagewatta	do.	Citronella	6	1	6
G 171	Ihalage <i>alias</i> Welihinnagewatta	Neralanpitiya	Old garden	1	3	11
H 171	Wellanagewatta	do.	Garden	0	1	12
I 171	Ranasingewatta	do.	Old diwel garden	0	2	30
K 171	Balukeledeniya	Mulatiyana	Diwel paddy field	1	3	8
M 171	Duppattigodahena	do.	Citronella	0	1	26
G 172	Duppathgodahena	Neralanpitiya	do.	3	3	12
L 172	Batalawattahena	Mulatiyana	do.	0	3	29
M 172	Marawehena	Neralanpitiya	do.	0	3	29
N 172	Lindgawakumbura	do.	Paddy	0	0	17
O 172	Kandagewatta	do.	Diwel garden	1	2	39
P 172	Do.	do.	do.	4	2	30
S 172	Maddagewatta	do.	Old diwel garden	3	1	39
W 172	Sapugahawatta	do.	Citronella	2	0	14
X 172	Bowdaralage <i>alias</i> Kongahahena	do.	do.	0	2	34
Y 172	Kendawinnakongahahena	do.	do.	4	2	32
A 173	Kohilagahadeniya-atmaga	do.	do.	1	0	6
W 173	Bedigedarawatta	Maduwala	Chena	2	3	20
I 174	Gallenekoratuwa	do.	Old garden	0	0	18
J 174	Rameheragegalabodawatta	do.	do.	0	1	22
K 174	Do.	do.	do.	0	1	23
L 174	Do.	do.	do.	0	1	34
M 174	Halgahawatta	do.	Old diwel garden	1	0	2
P 174	Alupothdeniyahena	do.	Citronella	0	2	31
S 174	Athurahena	Hinipella	do.	0	2	6
T 174	Do.	do.	do.	0	3	25
V 174	Tennehena	do.	do.	1	1	19
W 174	Dolehena	do.	do.	1	2	31
X 174	Do.	do.	do.	0	2	34
Y 174	Nama-amunagediwelwatta	do.	do.	1	2	34
Z 174	Doledeniya-atmaga	do.	Old garden	0	0	26
K 175	Giragahalanda	do.	Citronella	1	2	24
L 175	Banwelketiyahena	do.	do.	0	2	5
O 175	Gamamagedewila	do.	Diwel land	3	3	30
P 175	Beligahakoratuwa	do.	Citronella	2	2	30
Q 175	Duppathgodahena	do.	do.	0	2	5
W 175	Talaokanda	do.	Owita	2	0	28
B 176	Tithwalahena	do.	Citronella	2	0	29
J 176	Warapitigewatta	do.	Chena	0	3	14
L 176	Do.	do.	do.	0	1	35
M 176	Balayawatta	do.	do.	0	2	32
N 176	Do.	do.	Citronella	2	0	39
O 176	Hiriliyaddewatta	do.	Chena	1	1	6
Z 177	Panugalgedigodagehena	do.	Citronella	0	2	24
E 178	Kanattewattehena	do.	do.	0	3	29
F 178	Bulugahatennehena	do.	Cleared chena	0	1	0
G 178	Galgodahena	Maduwala	Citronella	0	1	19
H 178	Do.	do.	do.	0	3	35
N 178	Ranukgewatta	do.	Citronella and chena	3	3	27
O 178	Hatarasingearambehena	do.	do.	2	3	16
Q 178	Do.	do.	do.	2	1	35
R 178	Mahagedara-aramba	do.	Citronella and jungle	11	3	20
S 178	Magadeniya-arambahena	do.	Jungle	10	2	35
U 178	Egodawatta	Neralanpitiya	Citronella	2	0	31
W 178	Ambagahahena	Galetumba	Citronella and jungle	1	2	35
X 178	Do.	do.	Citronella	0	3	22
Y 178	Do.	do.	do.	0	0	25
Z 178	Do.	do.	do.	1	3	10
A 179	Migasmullahena	do.	do.	2	0	17
C 179	Do.	do.	do.	1	2	10



Lot.	Village.	Name of Land.	Description.	Extent.		
				A.	R.	P.
G 179	Elhendeniya	Galetumba	Deniya	1	3	28
4689	Udumullegehena	do.	Citronella	1	0	17
Y 179	Do.	do.	do.	0	2	18
4690	Do.	do.	Citronella and chena	1	2	10
M 180	Rubasingewatta	Gammedagama	Diwel garden	2	3	0
N 180	Thudella	Parapamulla	Old garden	0	0	10
O 180	Pahalawatta	do.	Diwel garden	1	1	11
Q 180	Kalugalahenakoratuwa	Galetumba	Jak	1	0	15
4692	Kohilagahadeniyahena	Panditaperuwa	Old chena	4	0	24
4693	Kohilagahadeniya	Galetumba	Swamp	0	0	36
R 180	Do.	Panditaperuwa	do.	1	0	7
S 180	Pokunagama alias Pansaladeniya	do.	do.	1	0	10
T 180	Hindeniyā	do.	do.	0	1	11
4694	Kendinnehena	Neralanpitiya	Old chena	4	2	14
U 180	Welihenawatta	Galetumba	Diwelwatta	2	0	13
H 181	Wijepagoda Appuhamigehena	Panditaperuwa	Citronella	2	3	6
4697	Dodangasarehena	Maduwala.	do.	1	2	4
M 181	Do.	do.	do.	1	3	24
P 181	Do.	Panditaperuwa	Chena	6	0	30
Q 181	Katuwana Mahatmayagekoratuwa	do.	do.	1	0	21

Upset price,—Rs. 10 to Rs. 20, according to the nature of the land.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Matara.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,075, S. P.

වම් 1900 ක්වු ජූලි මස 27 වෙනි දින කොළඹ

මහසෙනෙකාරීජලනනාන්සේසේ කන්තෝරුවේදී.

දකුණු දිසාවේ මාතර උපජිජනනලනනාන්සේ විසින් මෙහි පහත සඳහන්වන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩු මුළු නියෝගවලට ප්‍රකාරයට වම් 1900 ක්වු සැප්තැම්බ් මස 5 වෙනි දිනවු බද්ද සහ ඊළඟ දවස්වලදීද දවල් 12ට මුලපිහස බන්තලාදේදී වෙන්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

දකුණු දිසාවේ මාතර පලාතේ සන්දබඩපත්තුවේ කොට්ඨාසයේ පිහිටා තිබෙන හිමිකැබෙලි එකසිය විසි එකක්.

සිතියම 1,929.

කො.	ඉඩමේ නම.	ගම.	අන්දම.	මහත.		
				අ.	ර.	ප.
E 167	දෙහිගහසේන	මුලපිහස	පැහිරි	1	0	2
F 167	ගොඩැල්ලේසේන	එම	එම	0	2	11
I 167	වික්කුමගේබගආවාචන්ක	එම	දිවෙල්වත්ත	2	0	19
J 167	බෙලිඅත්තේලියද්ද	එම	ඊ	0	0	18
L 167	මිගහලියද්ද	එම	එම	0	0	11
N 167	කන්දගේවත්ත	එම	දිවෙල්වත්ත	0	1	28
P 167	ගල්ගොඩවත්තෙසේන	එම	පැහිරි	3	3	23
Q 167	ඉහලවත්තසේන	එම	කොස්	0	3	25
W 167	විදුනගමගේවත්ත	එම	වත්ත	0	2	28
X 167	ගොරකැපිස නොගොත්					
	දෙලගාවාසේන	එම	පැහිරි	1	0	25
Y 167	වසින්තලවත්ත	එම	එම	1	3	16
A 168	මසින්තලසේන	එම	එම	2	3	18
B 168	තේන්තාවත්ත	එම	පොල්	3	0	0
C 168	විතානගේලියද්ද	එම	දිවෙල්කුමුරු	1	0	19
J 168	අරඹවත්තදෙහික	එම	ඊ	0	0	16
L 168	කපුගමවත්ත	එම	දිවෙල්වත්ත	4	1	37
N 168	දෙලඉහලවත්ත	එම	දිවෙල්සේන	1	2	6
O 168	දෙලඉහලදෙහික	එම	පුරාන ඉඩම	0	0	25
P 168	දෙලඉහලවත්ත	එම	දිවෙල්සේන	3	0	31
Q 168	ඉලක්කවත්ත	එම	එම	3	2	6
V 168	දෙලගේදෙහික	එම	ගැල	0	0	14
Y 168	කිරිම, පිවල, නොගොත්					
	බෙලිමුල්ලේසේන	එම	පැහිරි	1	2	3
Z 168	මැදගොඩවත්ත	එම	දිවෙල්වත්ත	2	1	30
F 169	වෙන්තාවත්ත	එම	වත්ත	0	0	18
G 169	තැන්තේසේන	එම	පැහිරි	1	1	23
I 169	එම	එම	එම	0	1	35
J 169	ටෙන්තාවත්ත	එම	දිවෙල්වත්ත	1	1	3
K 169	මීමරගේවත්තසේන	එම	පැහිරි	0	0	33
L 169	එම	එම	එම	6	0	0
M 169	එම	එම	වපුරුපු	2	2	3
O 169	එම	එම	එම	1	0	28

කො.	ඉඩමේ නම.	ගම.	අත්දම.	රු. රු. ප.
S 169	කුන්කුට්ටියේ ගම	මුලපිටිය	වසුරපු	0 3 14
T 169	එම	එම	රු. රු.	1 0 10
U 169	කෝන්ගමගම	එම	එම	0 1 30
V 169	එම	එම	එලිකරපු	0 2 16
W 169	එම	එම	රු. රු.	0 1 38
සිතියම 1,929.				
F 170	ගල්කොඹවත්ත	මුලපිටිය	දිවෙල්වත්ත	3 1 20
G 170	දොලේකපුදෙණිය	එම	එම	1 3 36
H 170	ගාන්තොඩවත්ත	එම	රු. රු.	0 2 31
I 170	ගන්තොඩවත්ත	එම	පත්තල්වත්ත	2 0 20
J 170	ගන්තොඩවත්ත	එම	දිවෙල්වත්ත	1 0 8
F 171	මැද්දගේවත්ත	එම	රු. රු.	6 1 6
G 171	ඉහලගේ නොකොත් මැලි	තෙරලත්පිටිය	වත්ත	1 3 11
H 171	කිත්තගේවත්ත	එම	එම	0 1 12
I 171	මැල්ලුගමගේවත්ත	එම	දිවෙල්වත්ත	0 2 30
K 171	රතනිගේවත්ත	එම	දිවෙල්කුඹුර	1 3 8
M 171	බිම්කැලේදෙණිය	මුලපිටිය	රු. රු.	0 1 26
G 172	දුප්පත්තොඩගේන	එම	එම	3 3 12
L 172	දුප්පත්තොඩගේන	තෙරලත්පිටිය	එම	0 3 29
M 172	බිකලවත්තගේන	මුලපිටිය	එම	0 3 29
M 172	මරපේගේන	තෙරලත්පිටිය	එම	0 3 29
N 172	ලීදගාමාකුඹුර	එම	භූ	0 0 17
O 172	කන්දෙගේවත්ත	එම	දිවෙල්වත්ත	1 2 39
P 172	එම	එම	එම	4 2 30
S 172	මැද්දගේවත්ත	එම	එම	3 1 39
W 172	සපුගමවත්ත	එම	රු. රු.	2 0 14
X 172	බෝදරලගේ නොකොත්	එම	එම	0 2 34
172	කෝන්ගමගේන	එම	එම	4 2 32
172	කැදවිත්ත කෝන්ගම	එම	එම	1 0 6
A 173	කොඹිලගමදෙණියඅත්මග	එම	එම	2 3 20
W 173	බැද්දෙදරවත්ත	මඩුවල	භූ	0 0 18
I 174	ගල්ලේකොකොරවුව	එම	වත්ත	0 1 22
J 174	රුමාකැරගේගලබොඩ	එම	එම	0 1 23
K 174	වත්ත	එම	එම	0 1 34
L 174	එම	එම	එම	1 0 2
M 174	ගල්ගමවත්ත	එම	දිවෙල්වත්ත	0 2 31
P 174	අඵපාන්දෙණියගේන	එම	රු. රු.	0 2 6
S 174	අතුරුගේන	කිනිපැල්ල	එම	0 3 25
T 174	එම	එම	එම	1 1 19
V 174	කැන්තේගේන	එම	එම	1 2 31
W 174	දොලේගේන	එම	එම	0 2 31
X 174	එම	එම	එම	1 2 31
Y 174	කමආලුකගේ දිවෙල්වත්ත	එම	එම	0 0 26
Z 174	දොලේදෙණිය අත්මග	එම	වත්ත	1 2 24
K 175	කිරිගලකද	එම	රු. රු.	0 2 5
L 175	බාත්මැල්කැටියේ ගේන	එම	එම	3 3 30
O 175	ගම්මගේ දිවෙල්	එම	දිවෙල්වත්ත	2 2 30
P 175	බෙලිගම කොරවුව	එම	රු. රු.	0 2 5
Q 175	දුප්පත්තොඩගේන	එම	එම	2 0 28
W 175	කලුකකන්ද	එම	භූ	2 0 29
B 176	කිත්තලේගේන	එම	රු. රු.	0 3 14
J 176	වරපිටියේ වත්ත	එම	ගේන	0 1 35
L 176	එම	එම	එම	0 2 39
M 176	බාලගාවත්ත	එම	එම	2 0 39
N 176	එම	එම	රු. රු.	1 1 6
O 176	කිරිලිදේදේ වත්ත	එම	ගේන	0 2 24
Z 177	පහුකලේ ගම්ගොඩගේ ගේන	එම	රු. රු.	0 3 29
E 178	කකත්තවත්තගේගේන	එම	එම	0 1 0
F 178	මුළුකකැත්තේගේන	එම	එලිකරපු ගේන	0 1 19
G 178	ගල්ගොඹිගේන	එම	රු. රු.	1 3 35
H 178	එම	මඩුවල	එම	3 3 27
N 178	රකුක්කේ වත්ත	එම	රු. රු.	2 3 16
O 178	ගකරඹිගේ අරබේ ගේන	එම	එම	2 1 33
Q 178	එම	එම	එම	11 3 20
R 178	මකතෙදර අරබි	එම	රු. රු.	10 2 35
S 178	මකතෙදර අරබි ගේන	එම	බැද්ද	2 0 32
U 178	එමගමවත්ත	තෙරලත්පිටිය	රු. රු.	

කො.	ඉඩමේ නම.	අන්දම.	අයිතිකම් කිසිත්ත.	මහක.	
				අ.	රු. ප.
W 173	අභිගතයේන	ගල්ඇතුම්බ	පැහිරි සහ බැඳ්ද	1	2 39
X 178	එම	එම	පැහිරි	0	3 22
Y 178	එම	එම	එම	0	0 23
Z 178	එම	එම	එම	1	3 10
A 179	මාස්වුල්ලේ හේන	එම	එම	2	0 17
C 179	එම	එම	එම	1	2 10
G 179	ඇල්හේන් දෙකිය	එම	දෙකිය	1	3 28
4689	උඩුවුල්ලේහේන	එම	පැහිරි	1	0 17
Y 179	එම	එම	එම	0	2 18
4690	එම	එම	පැහිරි සහ හේන	1	2 10
M 180	රුබසිංහේ වත්ත	ගැම්මැද්දෙගම	දිවෙල්වත්ත	2	3 0
N 180	ගුඩැල්ල	පරපාමුල්ල	වත්ත	0	0 10
O 180	පහලවත්ත	එම	දිවෙල්වත්ත	1	1 11
Q 180	කඵලහේන කොරවුව	ගල්ඇතුම්බ	කොස්	1	0 15
4692	කොහිලගතදෙකියේ හේන	පත්තිකපෙරුව	හේන	4	0 24
4693	කොහිලගතදෙකිය	ගල්ඇතුම්බ	ගැල	0	0 36
R 180	එම	පත්තිකපෙරුව	එම	1	0 7
S 180	පොකුගඟවා නොහොත් පත්තලේ දෙකිය	එම	එම	1	0 10
T 180	හීන්දෙකිය	එම	එම	0	1 11
4694	කැන්දික්කේහේන	කේරලත්පිටික	හේන	4	2 14
U 180	වැලිහේන වත්ත	ගල්ඇතුම්බ	දිවෙල්වත්ත	2	0 13
H 181	එරේපාගොඩ අප්පු	එම	එම	2	3 6
4697	ගාමිහේ හේන	පත්තික පෙරුව	පැහිරි	1	2 4
M 181	දෙබන්ගසාරේ හේන	ඔඩුවල	එම	1	3 24
P 181	එම	එම	එම	6	0 30
Q 181	කවුචන මහන්මසාහේ කොරවුව	පත්තිකපෙරුව	හේන	1	0 21

කක්පෙරුවල රුපියල් 10යේ සිට 20 දක්වා.

එවිට ඉඩම් ගැණ වැඩිදුර කාරණා සර්වේසර්පකරුල්ලන්තාත්සේනෙත්ද, විකිනීමේ කොන්දේසි ගැණ විකර ආණ්ඩුවේ උපදේශනාලයන්තාත්සේනෙත්ද දැනගන්ව පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්සේනේ ආඥාවලය,

ඩබ්ල්යු. පී. ටේලර්,  
වැඩබලන මහසෙක්‍රතාරිස් මමිහ.

LAND SALES IN THE EASTERN PROVINCE.

No. 797, E. P.

Colonial Secretary's Office,  
Colombo, July 30, 1900.

ON Tuesday, September 18, 1900, at 1 P.M., the Assistant Government Agent for the Trincomalee District will put up to auction, at his office in Trincomalee, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Thirty-two allotments of land situated in the Tampalakamam division of the Trincomalee District of the Eastern Province.

Lot.	Village.	Name of Applicant.	Description.	Extent.		Upset Price
				A.	R. P.	per Acre.
						Rs. c.
6250	Nacchikkuda	Cheyatua Cassim	Suited for garden	3	0 7	15 0
6251	Do.	—	Jungle	0	1 37	15 0
		Preliminary plan 2,089.				
6907	Kantalai	A. M. M. Assanar Levvai	Jungle	0	3 22	2) 0
		Preliminary plan 2,086.				
6898	Periyakinniyai	Mastan Mutalip	Chena	3	1 15	10 0
		Preliminary plan 568.				
6048	Kinniyai	Katerlevai Katerali	Jungle fit for garden	18	1 18	10 0
6049	Do.	Pakkir Chinnatampi	do.	2	3 17	10 0
6050	Do.	Akammattulevai Atambawa	do.	2	1 30	10 0
6051	Do.	Pirumukammattie Allapichchai	do.	2	2 11	10 0
6052	Do.	Assanar Kattaitampi	do.	1	2 5	10 0
6053	Do.	Pakkir Allapichchai	do.	4	2 13	10 0
6054	Do.	Chinnatampi Marakayer	do.	2	3 7	10 0
6055	Do.	Assanar Chinivappu	do.	3	3 0	10 0

Lot.	Village.	Name of Applicant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs. c.
Preliminary plan 1,489.					
3868	Terukkaikuda	—	Jungle fit for garden	2 0 19	10 0
3869	Do.	—	do.	1 3 17	10 0
Preliminary plan 2,266.					
7587	Kandalkadu	—	Jungle	6 2 24	15 0
7588	Do.	—	Paddy field	0 2 33	10 0
Preliminary plan 2,358.					
76065	Kinniyai	Chinnattampi Cheeni	Suitable for paddy	6 0 16	12 50
76066	Do.	do.	Jungle	0 1 22	12 50
76067	Do.	Umer Levvai Packertampi	Suitable for paddy	4 0 13	12 50
76068	Do.	Chenivappu Hadji Meydin	do.	2 2 28	12 50
76069	Do.	Meera Saib Rahiman	do.	2 3 24	12 50
Preliminary plan 2,350.					
76042	Kinniyai	Atamsaipu Aptulkater	Paddy field	2 1 28	10 0
76043	Do.	do.	Suitable for paddy	1 2 7	10 0
76044	Do.	Aptulpulle Mukammatu Cassim	do.	9 1 0	10 0
76045	Do.	Matar Ibrahim	do.	5 3 37	10 0
76046	Do.	—	do.	2 0 34	10 0
76047	Do.	Sinnavappu Hadji Meidin	do.	0 0 22	10 0
76048	Do.	do.	Paddy field	8 1 39	10 0
Preliminary plan 2,477.					
76573	Periyakinniyai	Akamatievai Assim	Suitable for paddy	15 2 0	12 50
76574	Do.	do.	do.	0 2 17	10 0
Preliminary plan 2,316.					
75931	Sinnakinniyai	A. M. Ameerpillai	Scrub	0 1 6	12 0
75936	Do.	—	do.	0 0 14	10 0

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Trincomalee.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 797, E. P.

கொலோனியல் சர்க்கிள்தாரா ஆபீசில்,  
கொழும்பு, 1900 ம ஆண்டு ஆடிமீ 30 ர் உ.

1900 ம வரு புரட்டாசிமாதம் 18 ந் திகதி, செவ்வாய்க்கிழமை பிற்பகல் 1 மணிக்கு தன ஆபீசில் கீழ் மாகாணத்து திரிகோணமலை உதவ் கவர்ணாமேந்து ஏசனறவர்களால் இதனடியிற் சொல்லப்பட்டிருக்கிற முடிக்குரிய காணித்துண்டுகளை, அரசாட்சியாரால் உத்தரவுபண்ணப்பட்டிருக்கும் பொருத்தப்பிரகாரம் ஏலத்திற் கூறி விற்கப்படும்.

32 காணித்துண்டுகள், கீழ் மாகாணத்து திரிகோணமலை டிஸ்திரிக்கின் தம்பலகம்ப பகுதியிலிருக்கின்றது.

பிளான இலக்கம் 1,806.

உரிததாளி—அரசாட்சியாரா.

தரிப்புவிலை  
ஏக்கரொன்

இல.	குறிச்சி.	கேள்விகாரணின் பெயர்.	வ்வரம்.	விசாலம். ஏ. மு. பெ.	றுககு. ரூ. ச.
6250	நாச்சிகுடா	செய்யது எ. காசீம்	தோட்டத்துக்கேற்ற தரை காடு	3 0 7	15 0
6251	ஷெ	—	காடு	0 1 37	15 0
பிளான இலக்கம் 2,089.					
6907	கந்தளாய	எ. எம். எம். அசனூர்வெ வவை	காடு	0 3 22	20 0
பிளான இலக்கம் 2,086.					
6898	பெரியகிணியாய்	மஸ்தானமுத்தவிப	சேனை	3 1 15	10 0
பிளான இலக்கம் 568.					
6048	கிணியாய்	காதாவெவ்வை காதாஅவி	தோட்டத்துக்கேற்ற காடு	18 1 18	10 0
6049	ஷெ	பக்கோசினதைதம்பி	ஷெ	2 3 17	10 0
6050	ஷெ	அகமதுலெவவை ஆதம் வாவா	ஷெ	2 1 30	10 0
6051	ஷெ	பீருமுசுமது அலலாய்ச்சை	ஷெ	2 2 11	10 0
6052	ஷெ	அசனூர் கட்டைத்தம்பி	ஷெ	1 2 5	10 0
6053	ஷெ	பக்கோ அலலாய்ச்சை	ஷெ	4 2 13	10 0
6054	ஷெ	சினனதைதம்பி மரக்காயா	ஷெ	2 3 7	10 0
6055	ஷெ	அசனூர் சீனிவாபு	ஷெ	3 3 0	10 0
பிளான இலக்கம் 1,489.					
3868	திருக்கைக்குடா	—	ஷெ	2 0 19	10 0
3869	ஷெ	—	ஷெ	1 3 17	10 0



No. 1,408, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, August 2, 1900.

ON Tuesday, September 18, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up for sale or settlement, at his office in Kurunegala, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in the Katugampola division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Description.	Extent.
10928	Nawasigahawatta	Kahayayakanatta <i>alias</i> Kosgahakele	Jungle	5 2 6

Upset price,—Rs. 30 an acre.

Further information respecting this land may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,408, N.-W. P.

වම් 1900 ක්වු අතෝස්තු මස 2 වෙනි දින කොළඹ මහසෙනෙවුනාරිස්උත්තාන්සේගේ කන්කෝරුවේදිස.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු පැස්කැම්බ් මස 18 වෙනි දිනවු අගහරුවාද දවල් 1 ව කුරුනැගල කම්බේරිසේදි වෙන්දේසිකර විකුණන්නට තොහොන් බේරුදෙන්නට යෙදෙනවා ඇත.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස. අ. රු. ප.
10928	නවසිගහවත්ත	කහතායේකහත්ත තොහොන් කොස්ගහකැලේ	කැලේ	5 2 6

නියමකරනලද මුදල අක්කරයක් රුපියල් 30යි.

මෙම ඉඩම ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්සේගේ ආඥාවලෙස,  
බ්‍රිස්ලය. ටී. ටේලර්,  
වැඩබලන මහසෙනෙවුනාරිස් වමහ.

No. 1,409, N.-W. P.

Colonial Secretary's Office,  
Colombo, August 2, 1900.

ON Wednesday, September 19, 1900, at 1 o'clock P.M., the Government Agent for the North-Western Province will put up to auction, at his office in Kurunegala, the under-mentioned portions of Crown Land on the terms authorized by Government.

Two allotments of land situated in the Weudawili hatpattu division of the Kurunegala District of the North-Western Province.

Lot.	Village.	Name of Land.	Name of Claimant.	Description.	Extent.
3237	Koswatta	Karangahakumbura	The Crown	Paddy field	0 1 30
3267	Koswatta	Dalukgahakumbura	The Crown	Paddy field	0 0 36

Upset price,—Rs. 40, per acre.

Further information respecting these lands may be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Government Agent, North-Western Province.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 1,409 N.-W. P.

වම් 1900 ක්වු අතෝස්තු මස 2 වෙනි දින කොළඹ මහසෙනෙවුනාරිස්උත්තාන්සේගේ කන්කෝරුවේදිස.

වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සත්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වම් 1900 ක්වු පැස්කැම්බ් මස 19 වෙනි දිනවු බදාද දවල් 1 ව කුරුනැගල කම්බේරිසේදි වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහස. අ. රු. ප.
3237	කොස්වත්ත	කරන්ගහකුඹුර	කුඹුර	0 1 30
3667	එම	දලන්ගහකුඹුර	එම	0 0 36

නියමකරනලද මුදල අක්කරයක් රු. 40යි.

මෙම ඉඩම් ගැණ වැඩිදුර කාරණ සර්වේයර්ජනරාල්උත්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ කාරණ වසම් දිසාවේ ආණ්ඩුවේ ඒජන්තඋත්තාන්සේගෙන්ද දැනගන්නට පුළුවන.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්වනන්සේගේ ආඥාවලෙස,  
බ්‍රිස්ලය. ටී. ටේලර්,  
වැඩබලන මහසෙනෙවුනාරිස් වමහ.

LAND SALES IN THE PROVINCE OF UVA.

No. 382, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, July 13, 1900.

ON Tuesday, August 28, 1900, at 1 P.M., the Government Agent for the Province of Uva will put up for sale or settlement, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Seven allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.

Preliminary plan 36. Village—Nawela.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
N 4	Galpotta-arawa	Kurawature Kiri Banda	Jungle	0 0 31
O 4	Dunkalawatta	Alutwalawwe Ukku Banda	Waste fit for paddy	0 0 15
P 4	Galpotta-arawa	do.	Paddy field in cultivation 20 years	0 1 31
Q 4	Hiddalkumbura	Pallearawegedara Huduwa	Paddy field under cultivation for about 2 years	1 0 28

Preliminary plan 21. Village—Mugunumata.

N 2	Nilamudunpitakumbura	Embilleweltenna Mason Appuhami	Paddy field	0 2 35
O 2	Do.	Ulpenarawa Kalu Banda, Korala, of Passara	do.	0 3 36
P 2	Do.	Welgolla Punchirala, of Mugunumata	do.	1 3 22

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands can be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

Certificate of quiet possession will be issued to the claimants of lots O 4, P 4, Q 4, N 2, O 2, P 2 on payment of the survey fees before the date of sale.

The amounts due can be ascertained at the Kachcheri or from the Ratemahatmaya.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 382, P. OF U.

වමී 1900 ක්වූ ජලී මස 17 වෙනි දින කොලොම්  
මහසෙනෙකාරිස්ථලාන්තාන්සේගේ කන්දෝරුවේදීය.

ලැවදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලාන්තාන්සේ විසින් මෙහි පහත සඳහන්වෙන ආණ්ඩුව සන්තක ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වමී 1900 ක්වූ අගෝස්තු මස 28 වෙනි දිනවූ අභ්‍යන්තරවලදී දවල් 1ට බුදු පව්වේරියේදී බේරුම්කර නොගොස් විකුණන්නට යෙදෙනවා ඇත.

ලැවදිසාවේ බුදු පලාතේ සවිකිඳ කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබලි 7ක්.

නො.	ඉඩමේ නම.	සිතියම 36. ගම—තාවෙල.	අන්දම.	මහත. අ. රු. ප.
N 4	ගල්පොත්ත අරුව	කුරුවවතුරේ කිරිබත්තා	කැලේ	0 0 31
O 4	දුක්කලවත්ත	අළුත්වලවමේ උකුබත්තා	මුඩුඉඩම, ගොසිතැත්කිරීමට සෑගේ	0 0 15
P 4	ගල්පොත්ත අරුව	එම	අවුරුදු 20 පටන් ගොසිතැත් කරණ කුඹුර	0 1 31
Q 4	කිඳල් කුඹුර	පල්ලේඅරුවේගෙදර හුදුවා	අවුරුදු 2 පමණ ගොසිතැත් කරණ කුඹුර	1 0 28
N 2	නිලමුදුන්පිට කුඹුර	සිතියම 21. ගම—මුහුණමහ.		
O 2	එම	ඇඹිලුවැල්තැත්තේ මේසන් අප්පුහාමි	කුඹුර	0 2 35
P 2	එම	උල්පත්අරුව කළුබත්තා පස්සර කෝරල	එම	0 3 36
		මුහුණමලුවැල්ගොල්ලේ පුංචිඳල	එම	1 3 22

අක්කරයක් රුපියල් 10 සිට විකුණනු ලැබේ.

විකිනීමේ දවසට ප්‍රථම මැනුම් ගාස්තුව O 4, P 4, Q 4, N 2, O 2, P 2, සහ ඉඩම්කවිච්චලට ගෙව්වොත්, නිරවුල් බදුපු, අයිතිකාරයන්ට දෙනු ලැබේ. ගෙවන්ව තිබෙන ගහන කව්වේරියේ නොගොස් රවේමහත් මහාගෙන් දැනගන්නට පුළුවන.

මේ ඉඩම් ගැණ වැඩිදුර කාරනා සර්වේයර්ස්කරුල්ලාන්තාන්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැණ ලැවදිසාවේ ආණ්ඩුවේ ඒජන්තලාන්තාන්සේගෙන්ද දැනගත හැකිය.

ගරුකර ආණ්ඩුකාර උතුමානරාචකන්සේගේ ආඥාවලය,  
බිඹිල්ලු. ටී. වෙලර්,  
වැඩබලන මහසෙනෙකාරිස් වමික.  
C 5\*

No. 383, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, July 20, 1900.

ON Tuesday, September 4, 1900, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at his office in the Kachcheri, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Four allotments of land situated in the Yatikinda division of the Badulla District of the Province of Uva.  
Preliminary plan 12. Village—Pattipola, Bogoda korale.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.
24	Lunuwaralagahamada-arawa	Mudunpitatennagedara Seyatu, of Pattipolagama	Slightly slopy old field land	0 3 14
314	Himbutuwelgolla or Himbutuwelgoda	Uduwara Bolugodakande Pediris for one Babun	Slopy land	0 3 20
C 3	Kosgolla	—	Paddy field uncultivated, a portion grown over in jungle	2 3 5
50	Horagollakele	—	Cinchona	1 0 6

Upset price,—Rs. 10 per acre.

Further information regarding these lands may be obtained from the Surveyor-General, and regarding conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 383 P. OF U.

විෂි 1900 ක්වු ජූලි මස 20 වෙනි දින කොළඹ මහසෙනෙකාරීජනනාන්දේශ් කන්කෝරුවේදී.

උග්‍රව දිනාවේ ආණ්ඩුවේ ඒජන්තාධිකාරීන්ගේ විසින් මෙහි පහත සඳහන්වූ ආණ්ඩුව සත්කම් ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට විෂි 1900 ක්වු සැප්තැම්බර් මස 4 වෙනි දිනට අගනුවර දැවුල් 10 බදු කඩවෙරිදේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

භා.	ඉඩමේ නම.	අයිතිකරුගේ නම.	අන්දම.	මහත. සක මිල.	අක්කර රූ.
24	ලුනුවෙරලගහමඩ අරව	පට්ටිපොලගම මුදුන්පිටකුත්ත ඇලි සහිත පරණ ගෙදර සියාතු	අයිතිකරු කන්කෝරුවේදී	0 3 14	10
314	හිමුටුවැල්ගොල්ල නොගොත් හිමුටුවැල්ගොඩ	සිනියම 113. ගම—මුතුනුමත. වට උඩුවර බොරගොඩ කන් දේ පේදීස්	ඇලි සහිත ඉඩම	0 3 20	10
C 3	කොස්කොල්ල	සිනියම 24. ගම—දඹුගල.	කොටසක් කැල්ල වෙච්ච වැඩ නො කරපු කුඹුර	2 3 5	10
50	තොරගොල්ලේ කැල්ල	සිනියම 39. ගම—අරවාකුඹුර.	කුනුසිත් වවා තිබේ	1 0 6	10

මේ ඉඩම් ගැණ වැඩිදු කොරතුරු සර්වේසර්ස් හරහා ලැබෙන දේ, විකුණුම ගැණ කොරතුරු බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්තාධිකාරීන්ගේ දැනගතයුතුයි.

ගරුකර ආණ්ඩුකාර උතුමානන්දන්ගේ ආඥාවලට,  
ඩබ්ලිව්. ඩී. වෙලර්,  
වැඩබලන මහසෙනෙකාරීජන.

No. 384, P. OF U.

Colonial Secretary's Office,  
Colombo, July 28, 1900.

ON Tuesday, September 11, 1900, at 1 P.M., the Government Agent for the Province of Uva will put up to auction, at the Wellawaya Resthouse, the under-mentioned portions of Crown Land, on the terms authorized by Government.

Twenty-eight allotments of land situated in the Wellawaya division of the Badulla District of the Province of Uva.

Lot.	Village.	Name of Land.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
1283	Huratgamuwa, Wellawaya korale	Kolongahakumbura	Chena	3 1 32	10
1284	Do.	Pidavilakumbura	do.	2 1 17	10
1286	Do.	Wahalenindemuttettuwa	do.	3 2 22	10
1287	Do.	Gannilekumbura	do.	1 2 18	10



Lot.	Village.	Name of Land.	Description.	Extent.			Upset Price
				A.	R.	P.	per Acre. Rs.
1289	Huratgamuwa, Wellawaya korale	Karandagahakumbura	Chena	2	2	28	10
1291	Do.	Galpota-arawa	do.	3	1	9	10
1294	Do.	Miyalagahakumbura	do.	1	1	8	10
1297	Do.	Migahakumbura	do.	1	0	30	10
1299	Do.	Nikagahakumbura	do.	2	1	15	10
1301	Do.	Waraketiyakumbura	do.	2	1	10	10
1302	Do.	Migonkumbura	do.	2	1	27	10
1304	Do.	Diyagoyikumbura	do.	1	3	2	10
1306	Do.	Batarawekumbura	do.	2	2	15	10
Preliminary plan 268.							
709	Ranasinhagama, Wellawaya korale	Bogahatenna-arawekumbura	Paddy field	1	0	13	10
Preliminary plan 433.							
1554	Kurugama	Paragaha-arawa	Chena	0	2	8	10
1562	Do.	Talawatta-arawa	do.	0	1	4	10
Preliminary plan 383.							
1281	Telulla	Dematawewa-arawa	Chena	16	2	0	10
Preliminary plan 270.							
711	Ranasinhagama	Tumpalekumbura	Paddy field	1	0	14	10
712	Do.	Pinarawepatana	Patana	0	0	20	10
Preliminary plan 430.							
1548	Kurugama	Dambagaswiridiya	Paddy	3	1	10	10
Preliminary plan 432.							
1551	Do.	Ambagahawelakumbura	Paddy	1	0	24	10
1552	Do.	do.	do.	1	3	10	10
Preliminary plan 434.							
1563	Pallemaduruwa in Wellawaya korale	Pallemaduruwa Hewapanguwa	Chena	3	2	18	10
1564	Do.	Helagedara-arawa	do.	0	0	39	10
1565	Do.	Pallemaduruwa	do.	16	3	10	10
1566	Do.	Ambagahakumbura	do.	4	2	27	10
Preliminary plan 418.							
1419	Medagalbokka	Depawelakumbura	Patana	1	1	20	10
1420	Do.	Kohuwila-arawa	—	0	3	5	10

Further information regarding these lands can be obtained from the Surveyor-General, and regarding the conditions of sale from the Government Agent, Province of Uva.

By His Excellency the Governor's command,

W. T. TAYLOR,  
Acting Colonial Secretary.

No. 384, P. OF U.

වර්ෂ 1900 ක්වු ජූලි මස 28 වෙනි දින කොළඹ මහජනප්‍රකාශනායතනයේ කන්තෝරුවේදී.

ඉහත දිසාවේ මහජනප්‍රකාශනායතනයේ විසින් මෙහි පහත සඳහන් වෛත ආණ්ඩුව සත්කස ඉඩම් ආණ්ඩුවේ නියෝගවල ප්‍රකාරයට වර්ෂ 1900 ක්වු සැප්තැම්බර් මස 11 වෙනි දිනවු අගහරුවාද දවල් 1 ව වැල්ලවායේ කාකාමෙදි වෙස්දේසිකර විකුණුවට යෙදෙනවා ඇත.

ඉහත දිසාවේ බදුම් පලාතේ වැල්ලවාය කොට්ඨාසයේ පිහිටා තිබෙන බිම්කැබෙලි.

සිතියම 384. අයිතිකම නිසන්තා—ආණ්ඩුව.

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	අක්කර			
				මහක. අ. රු. ප.	සක මිල. රු.		
1283	වැල්ලවායකෝරලේ						
	සුරත්තමුව	කොලොන්නහකුඹුර	හේන	3	1	32	10
1284	එම	පිඩවිලකුඹුර	එම	2	1	17	10
1286	එම	වහලනිත්දේ මුත්තෙහිවුව	එම	3	2	22	10
1287	එම	ගත්තියේ කුඹුර	එම	1	2	18	10
1289	එම	කරදගහකුඹුර	එම	2	2	28	10
1291	එම	ගල්පොකඳුරුව	එම	3	1	9	10
1294	එම	මිහලගහකුඹුර	එම	1	1	8	10
1297	එම	මිහකකුඹුර	එම	1	0	30	10
1299	එම	නිකගහකුඹුර	එම	2	1	15	10
1301	එම	විරකැවිකකුඹුර	එම	2	1	10	10
1302	එම	මිහොත්කුඹුර	එම	2	1	27	10
1304	එම	දිසගොසියේ කුඹුර	එම	1	3	2	10
1306	එම	බටරුවේ කුඹුර	එම	2	2	15	10
සිතියම 268.							
709	වැල්ලවායකෝරලේ						
	තිබෙන රත්තමුව	බෝගහකැත්තේඅරුවේකුඹුර	කුඹුර	1	0	13	10
සිතියම 433.							
1554	කුරුගම	පරගහඅරුව	හේන	0	2	8	10
1562	එම	හලවත්තඳුරුව	එම	0	1	4	10

නො.	ගම.	ඉඩමේ නම.	අන්දම.	මහක. අ. රු. ප.	අක්කර සක මිල. රු.
1281	ගෙලුල්ල	සිතියම 383. දෙමව්වැව්අරව	සේන	16 2 0	10
711	රනසිංහගම	සිතියම 270. තුම්පැලේකුඹුර	කුඹුර	1 0 14	10
712	එම	පින්අරුවේ පහන	පහන	0 0 20	10
1548	කුරුගම	සිතියම 430. දඹගස්විටිසිය	ගොසම්කුඹුර	3 1 10	10
1551	එම	සිතියම 432. අඹගහවෙලකුඹුර	එම	1 0 24	10
1552	එම	එම	එම	1 3 10	10
1563	වැල්ලවාසකෝරලේ	සිතියම 434. පල්ලේමදුරුව	සේන	3 2 18	10
1564	එම	හෙලගෙදර අරව	එම	0 0 39	10
1565	එම	පල්ලේමදුරුව	එම	16 3 10	10
1566	එම	අඹගහකුඹුර	එම	4 2 27	10
1419	වැදගල්වොක්ක	සිතියම 418. දෙපාවලකුඹුර	පහන	1 1 20	10
1420	එම	කොහුවිලේඅරව	එම	0 3 5	10

මේ ඉඩම් ගැන වැඩිදුර තොරතුරු සර්වේසර්පනරුලත්නාත්සේගෙන්ද, විකුණුම් ගැන තොරතුරු බදුල්ලේ ආණ්ඩුවේ ඒජන්තවරයාගෙන්ද දැනගත හැක.

ගරුභර ආණ්ඩුකාර උතුරානන්වහන්සේගේ ආඥාව ලෙස,  
 ඩබ්ල්යු. ටී. ටේලර්,  
 වැඩබලන මහසෙනෙකාරීජ වම්ස.

**LAND SALES IN THE PROVINCE OF SABARAGAMUWA.**

No. 335, P. OF S. Colonial Secretary's Office, Colombo, July 18, 1900.

ON Friday, September 7, 1900, at 1 o'clock P.M., the Assistant Government Agent for the Kegalla District will put up to auction, at his office in Kegalla, the under-mentioned portion of Crown Land, on the terms authorized by Government.

An allotment of land situated in Paranakuru korale of the Kegalla District of the Province of Sabaragamuwa. Preliminary plan 218. Village—Malawita.

Lot.	Name of Land.	Name of Claimant.	Description.	Extent. A. R. P.	Upset Price per Acre. Rs.
4810	Rasnigala and Katukangolle-mukalana	Crown	Forest (for sale)	67 0 0	50

Further information respecting this land can be obtained from the Surveyor-General, and respecting the conditions of sale from the Assistant Government Agent, Kegalla.

By His Excellency's the Governor's command,  
 W. T. TAYLOR,  
 Acting Colonial Secretary.

No. 335, P. OF S. වසී 1900 ක්වූ ජූලි මස 18 වෙනි දින කොළඹ මහසෙනෙකාරීජලත්නාත්සේගේ කන්දෝරුවේදීය.

බරගමුව දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කේ උපඒජන්තරුලත්නාත්සේ විසින් මෙහි පහත සඳහන්වෙත ආණ්ඩුව සත්කක ඉඩම ආණ්ඩුවේ නිකුත්වල ප්‍රකාරයට වසී 1900 ක්වූ සැප්තැම්බර් මස 7 වෙනි දිනවූ සිතුරුද දවල් 1ව කැගල්ලේ කම්මේරියේදී වෙන්දේසිකර විකුණන්නට යෙදෙනවා ඇත.

සබරගමුව දිසාවේ කැගල්ල දිස්ත්‍රික්කේ පරණකුරුකෝරලේ මාවතපත්තුවේ පිහිටා තිබෙන බිම් කැබලි 1ක්.

සිතියම 218. ගම—මලව්ව. අක්කර මහක. සක මිල. රු.

නො.	ඉඩමේ නම.	අයිතිකම් කියත්තා.	අන්දම.	අ. රු. ප.	රු.
4810	රස්නිගල සහ කුටුකන් ගොල්ලේ මුකලාන	ආණ්ඩුව	මුකලාන (විකිනීම පිණිස)	67 0 0	50

මෙම ඉඩම ගැන වැඩිදුර කාරණා සර්වේසර්පනරුලත්නාත්සේගෙන්ද, විකිනීමේ කොන්දේසි ගැන කැගල්ලේ උපඒජන්තරුලත්නාත්සේගෙන්ද දැනගත හැක.

ගරුභර ආණ්ඩුකාර උතුරානන්වහන්සේගේ ආඥාව ලෙස,  
 ඩබ්ල්යු. ටී. ටේලර්,  
 වැඩබලන මහසෙනෙකාරීජ වම්ස.



Lot.	Name of Land.	Description.	Name of Claimant.	Extent. A. R. P.
C 102	Siyambalagahawatta	Garden containing 2 cocoanut trees, 139 arecanut trees, 3 kele del trees, 2 mango trees, and 1 siyambala (tamarind) tree	V. Lekamalage Mudalihami	0 0 24.50
D 102	Siyambalagahahena	Chena, site for quarry	do.	1 0 33.25

I hereby give public notice, as required by section 7, that the Government proposes to take possession of the lands.

All persons interested in the aforesaid lands are hereby required to appear personally or by agent before me at Patheriya on August 24, 1900, at 1 o'clock P.M., and to state the nature of their respective interests in the lands, and the amount and particulars of their claims to compensation for such interests.

Kegalla Kachcheri,  
July 23, 1900.

BERTRAM HILL,  
Assistant Government Agent.

විෂි 1876 ක්වු අවුරුද්දේ නොමිමර 3 වේ ආඥාපත්‍රයේ හත්වෙනි වගන්තියේ ප්‍රකාරයට ආණ්ඩුවේ කඩයුක්ක කව, එනම්:—පරකඩුව හැමිත්පෝඩි පාරට ගල්ගැණීම පිණිස මෙහි පහත සඳහන්වෙන ඉඩම් ලබාගැනීමේ අදහස ක්‍රියාකරණ පිණිස “විෂි 1876 දේ ඉඩම් ලබාගැනීමේ ආඥාපත්‍රයේ” හවෙති නාණ්ඩියේ කරතිවෙන පොරොන්දුවල ප්‍රකාරයට කාරකමත්ත්‍රීසභාවේ මන්ත්‍රණය ඇතුළු උතුමානත්වගන්සේගෙන් නිසිආකාර මට අණ ලැබී තිබේ, එ ඉඩම් නම්:—

සිතියම 853. ගම—පත්තේරිය.

නො.	ඉඩමේ නම.	අන්දම.	අයිතියම කියන්නා.	මගහ. අ. ර. ප.
Y 101	හීතුවේල්ලේවත්ත	කොස්ගස් 3 ද, පොල්ගස් 1 ද, පුවක් ගස් 1 ක් සහ ගල්කඩත්ට පුළුවන් ස්ථානයක් තිබෙන වත්ත	පී. මොහොමඩ්හාමි සහ තවත් අය	0 1 33.50
Z 101	මුඩවලේවත්ත	කොස්ගස් 3 ක් තිබෙන වත්ත	හේතාර්ලෙම්බේ මරික් කාර් සහ තවත් අය	0 3 6
A 102	එව	පොල්වත්ත	චී. සිරිවඩ්දානම් සහ තවත් අය	1 0 5
B 102	එව	පොල්ගස් 3 ද, පුවක්ගස් 32 ද, කොස් ගස් 4 ද, අම්ගස් 2 ද සහ සියඹලා ගස් 1 තිබෙන වත්ත	හේතාර්ලෙම්බේ මරික් කාර් සහ තවත් අය	0 0 26.50
C 102	සියඹලාගහවත්ත	පොල් ගස් 2 ද, පුවක්ගස් 139 ද, කැලෑ දෙල්ගස් 3 ද, අම්ගස් 2 ද සහ සියඹලාගස් 1 ක් තිබෙන වත්ත	චී. ලේකම්ලාගේ මුදලි හාමි	0 0 24.50
D 102	සියඹලාගහහේන	ගල් කඩත්ට පුළුවන් ස්ථානයක් තිබෙන හේන	එම	1 0 33.25

එබැවින් ඉඩම් අයිතිකර ගැනීමට ආණ්ඩුවේ කල්පනාව තිබෙන බව පොදුජනසාව දැනගැනීම සඳහා හත්වෙනි වගන්තියේ ඕනෑකර තිබෙන හැටියට මෙයින් දැනුම් දෙමි.

ඉහත කී ඉඩම්වලට අයිතිවාසිකම් ඇත්තාවූ සෑමදෙනම තමන්ම හෝ තමන් වෙනුවට ක්‍රියාකරණ අංශ විෂි 1900 ක්වු අගෝස්තු මස 24 වෙනි දින පස්වරු 1 කේ කනිසමට පත්කිරීමේදී මා ඉදිරිපිටට පැමිණ එ කොසි අන්දමේ අයිතිවාසිකම්ද කියා කියාසිටින්නට ඕනෑවා සහ මෙම ඉඩම් වෙනුවට ලේලාසිටින මුදල්ගණ හත් ජව ඇත්තාවූ තමන්ගේ අයිතියමේ තොරතුරුත් කියාසිටින්නට ඕනෑබව මෙයින් දැනගත යුතුයි.

විෂි 1900 ක්වු ජූලි මස 23 වෙනි දින  
කැගල්ලේ කවේරියේදිග.

බර්ට්‍රාම් හීල්,  
ආණ්ඩුවේ උපදේශක වමහ.

1876 ම් 1876-ක්වු 3 ම් මුලස්සස්සැදැක්කිනු 7 ම් පිරිවිත් පිරිකාරම් පහසුව ඉගින්නොට් ලොට්ටේ ජු කල් ග්ව්කිආර්තු ඉනනුම පතිරාභ් 3 තභවකු ජු වෙණාදියතාන පින්නාස්පොලොපෙට්ටිම් කාණ්කින, අමිතාවු:—

පිරාතමපදක්කු මුලස්සක 853. ජුම්පිජි—පත්පෙතිරිය.

නුණ්ඪ.	කාණ්පිනනු පෙයර්.	විපරාම.	විසාලම උරිතතානිපින පෙයර්. ඉ. ආ. ප.
Y 101	ආකාදිවෙලවෙභත්ත 3	3 පිලාමාරම්, 1 තෙන්නමාරම්, 1 පාක්ලුමාරම්, 3 කළුකෙකුකුඳුය තොද්දම්	පී. මොදාදු ජුම්පුම සිලරුම 0 1 33.50
Z 101	මුඩවලවෙභත්ත	3 පිලාමාරම් මුරුක්ලුම තොද්දම්	ජුසියාර්වෙභ්කකුම 0 3 6
A 102	එව	තෙන්නම් තොද්දම්	චී. සිරිවඩ්දානම් ජුම්පුම සිලරුම 1 0 5
B 102	එව	3 තෙන්නමාරම්, 32 පාක්ලුමාරම්, 4 පිලාමාරම්, 2 පාභ්කාමාරම්, 1 පුච්චමාරම් මුරුකුම තොද්දම්	ජුසියාර්වෙභ්කකුම 0 0 26.50

න. අ. (No.)	කාර්යයේ නු பெயர். (Description)	விலாசம். (Address)	உரித்தாளியின் பெயர். (Name of Proprietor)	ஸ்சாலம். (Value)
C 102	சியம்பலாகாவத்த 2 தேங்காமரம், 139 பாகமுரம், 3 ஆசினி பிலாமரம், 2 மாங்காமரம், 1 புலியமரமும் இருக்கும் தோட்டம்	2 தேங்காமரம், 139 பாகமுரம், 3 ஆசினி பிலாமரம், 2 மாங்காமரம், 1 புலியமரமும் இருக்கும் தோட்டம்	வீ. வேககமலாகே மு தலியூமி	0 0 24.50
D 102	சியம்பலகா அ ஏன கல உடைக்ககடிய சேனை எடுத்துக்கொள்வதற்கான எததனஞ்செய்யும்படி 1876 ம் (ஸ்ரீ)-த்துக் காணி எடுத்துக்கொள் உதைப்பற்றிய சட்டத்தினது 6 ம் பிரிவின ஏற்பாடுகளின பிரகாரம் மந்திராலோசனைச் சபையினது ஆலோசனையுடன தே சா. தியவாகள் எனக்குக் கற்பனைசெய்திருப்பதனால், அக்காணிகளை ஆட்சி ஒப்புக்கொள்ள அரசாட்சியார் எண்ணியிருக்கிறார் எனபதை 7 ம் பிரிவினபடி வேண்டிய பிரகாரம் நான் இதனைக்கொண்டு பிரசித்தமாய விளம்பரஞ்செய்கிறேன்.	மேற்குறித்த காணிகளுக்கு உரித்தப்படுகின்ற சகலரும் தாமாக அல்லது அவரவருடைய காரிய காரர் மூலமாய் 1900 ம் (ஸ்ரீ) ஆவணிமாசம் 24 ந் தேதி பிற்பகல் 1 மணிக்கு பத்தேறியயில என்முன்பாக வெளிப்பட்டுத் தத்தமக்கு அக்காணியிலுள்ள உடந்தைகளினது தன்மையையும் அவ்வடந்தைகளுக்காய்த் தாம் சாதிக்கும் உரித்தகளின் தொகையையும் வ்வரங்களுக்கும் சொல்லுமபடி இதனால் அவர்களிடத்திற் கேட்டுக்கொள்ளப்படுகின்றது.	பற்றிரம் ஹில், உதவி அரசாட்சி ஏசு-னடு.	1 0 33.25
	கேகாலைக் கச்சேரி, 1900 ம் (ஸ்ரீ) ஆடிமீ 23 ந் உ.			

**SALES OF ARRACK, TOLL, AND OTHER RENTS.**

NOTICE is hereby given that on Tuesday, August 7, 1900, at 1 P.M., the Assistant Government Agent of Kegalla will put up for re-sale at the Kegalla Kachcheri, at the risk of the original purchasers, the under-mentioned Toll Rents of the Province of Sabaragamuwa from August 16 to December 31, 1900, the original purchasers of which may have failed on or before that date to complete the sixth instalment.

The purchaser at the re-sale should deposit one-tenth of the purchase amount on the day of sale.

*Kegalla District.*

1. Road toll on the road Kegalla-Bulatkohopitiya at Hettimulla.
2. Bridge toll, Bibili-oya.
3. Bridge toll, Ruwanwella.
4. Bridge toll, Mawanella.
5. Bridge toll, Ambepussa.

M. S. PINTO, for Government Agent.

Government Agent's Office, Ratnapura, July 28, 1900.

විෂි 1900 සවු අගෝස්තු මස 16 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන රේන්ද පලවු ගැනුම්කාරයින් විසින් ජුනි මාසේ මාසවුදල ගෙවන්ව කොඳෙදුනොන් ඔවුන්ගේ ලොමේ වෙනුවට එකී රේන්ද වෂි 1900 සවු අගෝස්තු මස 7 වෙනි අඟහරුවාද දවල් 1 කේ කනිසමට කැගල්ලේ උපප්පත්තලත්තානේ විසින් කැගල්ලේ කවි වේරේදී නැවත විකුනන බව මෙයින් දන්වනුය.

නැවත විකිනීමේදී ගැනුම්කාරයින් විසින් ගත් වුද ලෙස් දහයෙන් කොටසක් විකිනීම දවසේදී මෙහි තබන්ව මිනුය.

**කැගල්ල දිස්ත්‍රික්කේ.**

1. කැගල්ලේ කිට වුලත්කොනුපිටිතට සහ පාරේ හෙවිවුල්ලේ පාරේ රේන්දයද.
2. බිබිලිමයේ පාලම් රේන්දයද.
3. රුවන්වැල්ලේ පාලම් රේන්දයද.
4. මාවනැල්ලේ පාලම් රේන්දයද.
5. අඹේපුස්සේ පාලම් රේන්දයද.

ඇම්. ඇස්. පින්තු, ඒස්ත්තලත්තානේ වනුවට.

වෂි 1900 සවු ජුලි මස 28 වෙනි දින රත්නපුරේ කවිවේරේදීය.

NOTICE is hereby given that the under-mentioned Toll Rents of the Kurunegala District from January 1 to December 31, 1901, will be put up for sale by public auction at the Kurunegala Kachcheri on Tuesday, September 25, 1900, at 1 o'clock P.M.

The purchasers will be required to deposit on the day of sale one-tenth of the purchase amount in cash, and should the offer be accepted by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or in cash one-third of the whole purchase amount, within thirty days of the date of the receipt by him of the notification of the Governor's acceptance of his offer.

Further information can be obtained on application to the Government Agent.

*Bridges.*

1. Tuntota, at or near the bridge between the 29th and 30th mileposts on Madampe road.
2. Metibokka, at or near the bridge near 13th milepost from Kandy.
3. Maguru-oya, at or near the bridge on the Kurunegala-Puttalam road.
4. Maguru-oya, at or near the bridge between 3rd and 4th mileposts on Kurunegala-Giriulla road.
5. Deduru-oya, at or near the bridge between the 22nd and 23rd mileposts from Kurunegala to Puttalam.
6. Deduru-oya, at or near the bridge between the 5th and 6th mileposts from Kurunegala to Dambulla.
7. Dodangaslanda, at or near the bridge between Talgodapitiya and Dodangaslanda.

*Roads.*

8. Kurunegala-Polgahawela, at Polgahawela at or near the 47th milepost from Colombo or 11th milepost from Kurunegala.
9. Kurunegala-Kandy, at Mollowapitiya at or near the 24th milepost from Kandy or 2nd milepost from Kurunegala.

Kurunegala Kachcheri, August 1, 1900.

F. C. FISHER, Government Agent.

වෂි 1901 සවු ජනවාරි මස 1 වෙනි දින පවත් දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා මෙහි පහත සඳහන්වන වයඹ දිසාවේ කරුනෑගල දිස්ත්‍රික්කේ තොටුපල් රේන්ද වෂි 1900 සවු අගෝස්තු මස 25 වෙනි අඟහරුවාද පස්වරු එකට කරුනෑගල කවිවේරේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනන්ට යෙදෙන බව මෙයින් දැනුම්දෙමි.

විකුනපු දිනේදීම විකුනපු මුදලෙන් 10න් පංගු වක් මුදල ගැනුම්කාරයා විසින් කම්මේරියට ගෙවිය යුතුය. තවද උතුමානන්වකන්සේ විසින් ඔහුගේ ඉල්ලීම බාරගන්විය යුතුය. එසේ බාර ගත්බව ඔහුට දැනුම්දෙනුට යෙදුන දිනේ සිට 30 දවසක් ඇතුළතදී ඉල්ලාගන්ව යෙදුන මුදලෙන් දෙකෙන් කොටසකට ඒත්තුගනු ලැබූ මුද්දර ඔප්පුවලින් ඇප ගෝ එසේ නැත්නම් එම මුදලෙන් තුනෙන් පංගුවකට මුදලෙන් ඇප බැඳිය යුතුය.

මේ ගැන වැඩිදුර කාරණා ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්සේගෙන් ඉල්ලීමකල විට දැනගත හැකිවේ.

**පාලම් රේන්ද.**

1. මාදම්පේ පාරේ 29යේ සහ 30යේ හැතැප්ම කනුවලට අතරේ තිබෙන පාලමේ නොහොත් ඒ අසල පාලම් රේන්දපල.
2. නුවරපාරේ හැතැප්ම 13න් කනුවල තිබෙන පාලමේ නොහොත් ඒ අසල මැටිබොක් කේ පාලම් රේන්දපල.
3. පුත්තලම් පාරේ මගුරුමයේ පාලමේ නොහොත් ඒ අසල තිබෙන මගුරුමයේ පාලම් රේන්දපල.
4. ගිරිඋල්ල පාරේ 3න් සහ 4රේ හැතැප්ම කනුවලට අතරේ තිබෙන පාලමේ නොහොත් ඒ අසල පාලම් රේන්දපල.
5. පුත්තලම් පාරේ 22කේ සහ 23න් හැතැප්ම කනුවලට අතරේ තිබෙන පාලමේ නොහොත් ඒ අසල දුරුමයේ පාලම් රේන්දපල.
6. දඹුල්ල පාරේ 5න් සහ 6යේ හැතැප්ම කනුවලට අතරේ තිබෙන පාලමේ නොහොත් ඒ අසල දුරුමයේ පාලම් රේන්දපල.
7. තල්කොට්ටිපිටියට දෙඩන්ගස්ලන්දටත් අතරේ තිබෙන පාලමේ නොහොත් ඒ අසල දෙඩන්ගස්ලන්දේ පාලම් රේන්දපල.

**පාරේ රේන්ද.**

8. පොල්ගහවෙල පාරේ කොළඹ සිටින් එන 47න් හැතැප්ම කනුවල නොහොත් කුරුනෑගල සිට එන 11න් හැතැප්ම කනුවල නොහොත් ඒ අසල පොල්ගහවෙල පාරේ රේන්දපල.
9. නුවරපාරේ, නුවර හිටින් එන 24රේ හැතැප්ම කනුවල නොහොත් කුරුනෑගල සිටින් එන 2කේ කනුවල නොහොත් ඒ අසල මල්ලව පිටියේ පාරේ රේන්දපල.

ඇප. සී. පිඤ්ඤ.

**ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්සේ.**

මේ 1900 ක්වු අගෝස්තු මස 1 වෙනි දින කුරුනෑගල නම්මේරියේදී.

NOTICE is hereby given that on Monday, August 13, 1900, at 2 P.M., will be put up for re-sale at the Kurunegala Kachcheri, at the risk of the original purchasers, any of the under-mentioned Toll Rents of the North-Western Province from September 1 to December 31, 1900, the original purchasers of which may have failed on or before that date to pay the instalment for the month of July, 1900.

The purchasers at the re-sale will be required to deposit one-tenth of the purchase amount on the day of sale. Further conditions will be read and explained on the day of sale.

**Bridges.**

1. Mettibokka, at or near the bridge near 13th milepost from Kandy.
2. Deduru-oya, on Kurunegala-Puttalam road.
3. Deduru-oya, on Kurunegala-Dambulla road.
4. Dodangaslanda.
5. Maguru-oya, on Kurunegala-Giriulla road.
6. Maguru-oya, on Kurunegala-Puttalam road.
7. Dodangaslanda.

**Roads.**

8. Kurunegala-Polgahawela at Polgahawela, at or near the 47th milepost from Colombo or 11th milepost from Kurunegala.
  9. Kurunegala-Kandy, at Mallowapitiya.
- Kurunegala Kachcheri, July 31, 1900. F. C. FISHER, Government Agent.

මේ 1900 ක්වු සැප්තැම්බර් මස 1 වෙනි දින සිට දෙසැම්බර් මස 31 වෙනි දින දක්වා ගත් කාලය ඇතුළත මෙහි පහත සඳහන්වෙන මේ වැඩ දිනවල පාලම් සහ පාරේ රේන්දයකට ඒවා ගනු ලැබූ පමු ගැනුම්කාරයෝ විසින් මේ 1900 ක්වු ජූලි මාසයට කොටස්වසකෙන් ගෙවිය යුතු මාසමුදල මේ 1900 ක්වු අගෝස්තු මස 13 වෙනි දින නොහොත් ඊට ප්‍රථම ගෙන් ගෙවන්ට නොයෙදුනොත් එසේ ගෙවන්ට නොයෙදෙන රේන්ද පමු ගැනුම්කාරයින්ගේ අලාභයට එකී අගෝස්තු මස 13 වෙනි සද්ද පස්වරු දෙකට කුරුනෑගල කම්මේරියේදී නැවත විකුනන්ට යෙදෙන බව මෙයින් දැනුම්දුන්වා ඇත.

විකිනීමේ දිනේදී නැවත විකිනීමේ ගැනුම්කාරයා විසින් ඉල්ලුනලද මුදලෙන් දහයෙන් කොටසක් කම්මේරියේ බැඳිය යුතුය.

වැඩිදුර කොන්දේසි විකිනීමේ දිනේදී කියවා තේරුම්කර දෙනවා ඇත.

**පාලම් රේන්ද.**

1. නුවර පාරේ මැරබොක්ක පාලම් රේන්දපොල, නුවර පාරේ 13න් කනුවල පාලමේ හෝ ඒ අසල.
2. කුරුනෑගල පුත්තලම්පාරේ තිබෙන දුරුමයේ පාලම් රේන්දපල.
3. කුරුනෑගල දඹුල්ල පාරේ තිබෙන දුරුමයේ පාලම් රේන්දපල.
4. දෙඩන්ගස්ලන්දේ පාලම් රේන්දපල.
5. කුරුනෑගල ගිරිඋල්ල පාරේ මගුරුම.
6. කුරුනෑගල පුත්තලම් පාරේ තිබෙන මගුරුම පාලම් රේන්දපල.
7. දෙඩන්ගස්ලන්දේ.

**පාරේ රේන්ද.**

8. පොල්ගහවෙල කුරුනෑගල පාරේ පොල්ගහවෙල පාරේ රේන්දපල, කොළඹ පාරේ 47න් කනුව ගාවා හෝ කුරුනෑගල පාරේ 11න් කනුව ගාවා.
9. කුරුනෑගල නුවරපාරේ මල්ලව රේන්දපල.

ඇප. සී. පිඤ්ඤ, මෙහි දිනවල ආණ්ඩුවේ ඒජන්ත උන්තාන්සේගෙන් මේ 1900 ක්වු ජූලි මස 30 වෙනි දින කුරුනෑගල කම්මේරියේදී.

NOTICE is hereby given that on Monday, September 24, 1900, at 1 o'clock P.M., the under-mentioned Toll Rents of the Chilaw District from January 1 to December 31, 1901, will be exposed for sale by public auction at the Chilaw Kachcheri :—

**Ferry Tolls.**

1. Battulu-oya.
2. Bandirippuwa.
3. Lunuwila.

**Bridge Tolls.**

1. Deduru-oya and the connected ferry at Mutwal.
2. Tummodara and its branch station at Muddarawala.

**Canal Tolls.**

1. Munatipirivu.
2. Nattandiya.

**Road Tolls.**

1. Toll on the road from Giriulla to Dankotuwa at Ettiyaawela, and its branch station at Singakkuliya.
- The purchaser will be required to deposit one-tenth of the purchase amount in cash on the day of sale, and if the sale be approved by His Excellency the Governor, to furnish approved security for one-half of the whole purchase amount, or cash to the amount of one-third, within thirty days of the receipt by him of the Governor's acceptance of his offer.

He will also be required to deposit money to pay the Crown lawyer's fees for examining title deeds of property tendered by him as security, and drawing and settling his security bond, and the expenses of appraising the properties and registering the security.

Kurunegala Kachcheri,  
July 30, 1900.

W. A. G. HOOD,  
for Government Agent.

වෛ 1900 කවු සැප්තැම්බර් මස 24 වෙනි සඳුදා දවස එකට මෙහි පහත සඳහන් කරන හලාවත දිස්ත්‍රික්කවේ තොටුපල් රේන්ද වෛ 1901 කවු ජනවාරි මස 1 වෙනිදා සිට දෙසැම්බර් මස 31 වෙනිදා දක්වා හලාවත කවිවෙරිසේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුනනු ලැබේ.

**තොටුපල් රේන්ද.**

1. බන්තුවමය.
2. බන්තිරිපුව.
3. එහුම්ල.

**පාලම් රේන්ද.**

1. දුදුරුමය සහ අතුරේන්දය මෝදර තොටුපල.
2. තුන්මෝදර සහ අතුරේන්දය මුද්දරවල.

**ආල රේන්ද.**

1. මුතාතුපිරුව.
2. නාන්තන්ඩි.

**පාලම් රේන්ද.**

හිරිපුල සිට ඇවිතාවලට සහ පාරේ රේන්දය සහ අතුරේන්දය සිංහක්කුඹය.

තැනුම්කාරයා ගත් මුදලින් දහසෙන් එකක් විකිණීම දවසේම බිඳින්නට බිනැය. ඔහුගේ ඉල්ලීම අනුකාර ලකුණක්වනවනසේ විසින් ඒත්තුගනු ලැබීමේ එම ඒත්තුගැනීම තැනුම්කාරයාට දුහුම්දුන්ද සිට කිසිදව සක් ඇතුලතදී ගත් මුදලින් දෙකෙන් කොටසක් වරිනා ඇත හෝ මුදලින් නම් තුනෙන් කොටසක් බිඳින්නට බිනැය.

තවද ඔහු විසින් ඇතවදිකු ලබන ඔප්පු සෝදිසි කෙරීමේ හා ඇත පනුදිග බැලීමෙන් අනුමැති නීතිඥයන්ගේ ගාස්තුද, ඉඩම් කක්සේරු ගාස්තුද හා ඇත පනු පෙරිප්ටර් කෙරීමේ ගාස්තුද ඔහු විසින් ගෙවිය යුතු බව බිනැය.

බිඳිලියු. ඒ. ජී. හුබ්,  
අනුමැතියේ ඒජන්ත වෙනුවට.

වෛ 1900 කවු ජූලි මස 30 වෙනි දින  
කුරුනෑගල කවිවෙරිසේදිය.

**MISCELLANEOUS NOTICES.**

Statement of Arrack distilled and issued during the Quarter ended June 30, 1900.

Particulars.	Western Province.	Southern Province.		Total.
	Kalutara.	Galle.	Matara.	
Balance on March 31, 1900	Gallons. 2,381	Gallons. 1,295	Gallons. 1,152	Gallons. 4,828
Distilled during quarter ended June 30, 1900	153,159	22,601	12,329	188,089
Total gallons	155,540	23,896	13,481	192,917
Sold or issued during the quarter ended June 30, 1900	134,179	15,284	10,621	160,084
Balance on June 30, 1900	21,361	8,612	2,860	32,833

Audit Office,  
Colombo, July 27, 1900.

C. E. D. PENNYQUICK,  
Acting Auditor-General.

WHEREAS rinderpest has broken out at Nawata in Kitulgala palata of Lower Bulatgama, in the District of Kegalla of the Province of Sabaragamuwa, it is hereby declared that the said village Nawata—bounded on the north by the village boundary of Uragala, east by the village boundary of Ganepalla, south by the village boundary of Badullawala, and west by the high road—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.

This declaration is to take effect from this day.  
Kegalla Kachcheri, BERTRAM HILL,  
July 27, 1900. Assistant Government Agent.

WHEREAS rinderpest has broken out at Panakawa in Gandolaha pattu of Beligal korale in the District of Kegalla, in the Province of Sabaragamuwa, it is hereby declared that the said Gandolaha pattu—bounded on the north by the Maha-oya, east by the boundary of Kinigoda korale, south by the boundaries of Mawata and Kanduaha pattu, and west by the boundary of Otara pattu—is an infected area in terms of the 3rd clause of Ordinance No. 9 of 1891.


This declaration is to take effect from this date.  
Kegalla Kachcheri, BERTRAM HILL,  
July 22, 1900. Assistant Government Agent.

**NOTICES UNDER THE WASTE LANDS ORDINANCES.**

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900," declaring the Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Andikandehena, Pamangodella, &c., situate in the village of Kaduruwana in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* "Government Gazette" of February 16, 1900), and no claim having been made to the said lands or to any interest therein or in any one or more of such lands within the period of three months from the said date of the said notice, I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 10th day of July, 1900, order and declare that the said lands, commonly called and known as Andikandehena, Pamangodella, &c., situate in the village of Kaduruwana in the Morowak korale of the Matara District, in the Southern Province, and shown as lots 40½ and 80 in sheet No. O-<sup>14</sup>/<sub>54, 62</sub> of lands situate in the said village, a certified tracing wherefrom is hereunto annexed, and containing in extent



Sheet O <sup>14</sup>/<sub>54, 62</sub>

Situation : Kaduruwana village in Palle pattu of Morowak korale.

Lot.	Name of Land.		Extent.	
			A.	R. P.
40½	Andikandehena, Udakumburattannahena, &c.	...	128	3 0
80	Pamangodella	...	3	0 27
			<b>131</b>	<b>3 27</b>

Amended according to the Schedule supplied by the Special Officer.

Surveyor-General's Office,  
Colombo, August 24, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

131 acres 3 roods and 27 perches, and bounded as follows : on the north by Andikanda belonging to Crown ; on the east by the high road from Akuressa to Morowaka ; on the south by Kowilegodaokanda belonging to W. Kankanama, Kowilagodallepengeriwatta sold by Crown to E. P. Wattuhami (title plans 174,224, 174,222, 174,220, 174,219, 174,218, 153,818, 153,819), Watadeniya claimed by E. P. Wattuhami (lot 66 C), Watadeniya claimed by ditto (lot 66 B), Bulanawatta belonging to Vitanage Don Tiyadoris and others (lot 58) ; on the west by Buluwankanda belonging to Crown (lot 57)—are the property of the Crown.

July 10, 1900.

J. P. LEWIS,  
Special Officer.




Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, 1900."

In the matter of land commonly called and known as Kekanadurakele, situate in the villages of Diyagaha, Palle-apparekka, and Kekanadura in the Matara Wellaboda pattu, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

WHEREAS in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 it was duly declared and notified on the 12th August, 1898, that if no claim to the lands commonly called or known as Kekanadurakele, situate in the villages of Diyagaha, Palle-apparekka, and Kekanadura in the Matara Wellaboda pattu, in the Southern Province, and shown as lots 7,595 to 7,603, 7,607 to 7,610, 7,613 to 7,622, 7,624 to 7,628, 7,630, 7,631, 7,631½, 7,631¾, and 7,632 in preliminary plan No. 3,296, lot 3,274 in preliminary plan No. 2,252, lot 6,805 in preliminary plan No. 3,068, lots 4,244, 4,245, and 4,237 in preliminary plan No. 533, lot 6,444 in preliminary plan No. 760, lots 2,990 and 2,991 in preliminary plan No. 2,179, lots 1,431 and 1,432 in preliminary plan No. 1,608, lot 4,263 in preliminary plan No. 536, lot 1,458 in preliminary plan No. 1,614, lot 1,444 in preliminary plan No. 1,610, containing in extent 1,244 acres 3 roods and 17 perches, was made to the Special Officer appointed under Ordinance No. 1 of 1897 within the period of three months from the date of such declaration and notice, such land would be deemed the property of the Crown and dealt with on account of the Crown; and whereas Vidanage Karolis Appu, of Kekanadura, made claim to a portion of the said land called and known as Kekanadurakele under the name Senarat Arachchigederaawatta, situate in the village of Kekanadura in the Wellabod pattu of the Matara District, in the Southern Province, containing in extent 1 acre 3 roods and 22 perches, shown as lots A 1, B 1, C 1, D 1, E 1, and A ½ in preliminary plan 3,296 and in the annexed certified tracing therefrom, and I, John Penry Lewis, being appointed Special Officer under the said Ordinance No. 1 of 1897, made due inquiry into such claim; and whereas I and the said claimant have, with the consent of His Excellency the Governor, entered into an agreement in writing concerning the said lot under section 4, sub-section (1), of the said Ordinances No. 1 of 1897 and No. 5 of 1900:

In pursuance of the agreement afore-mentioned the said claimant is hereby declared to be the owner of the said lots B 1, C 1, D 1, and E 1, situate in the village of Kekanadura in the Wellaboda pattu of the Matara District, in



Situation : Kekanadura village in the Wellaboda pattu of the Matara District.

Lot.	Name of Land.	Extent.		
		A.	R.	P.
A 1	...	0	0	18
B 1	...	0	1	20
C 1	...	0	3	10
D 1	...	0	0	20
E 1	...	0	1	30
A ½	Portion of reservation	0	0	4
		<b>1</b>	<b>3</b>	<b>22</b>

Surveyor-General's Office,  
Colombo, November 15, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

the Southern Province, containing in extent 1 acre and 3 roods, and bounded as follows: on the north by Arachchigewatta ( $\frac{3296}{7608\frac{1}{4}}$ ) and Milillahena ( $\frac{760}{6444}$ ); on the east by Milillahena ( $\frac{760}{6444}$ ) and the reservation of the channel from the Kekanadura (tank lot A ½); on the south by Ambagahawatta and Arachchigewatta ( $\frac{3296}{E 288}$ ); and on the west by the channel from the Kekanadura tank.

In pursuance of the said agreement the said Vidanage Karolis Appu hereby withdraws all claim to the said lots A 1 and A ½, situate in the village of Kekanadura in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 22 perches; and bounded on the north by Milillahena ( $\frac{760}{6444}$ ); on the east by Talagahahena ( $\frac{3296}{7631}$ ); on the south by the channel from Kekanadura tank and its reservation; on the west by Arachchigewatta (E 1).

Further, in pursuance of the said agreement, the said lot A 1 situate in the village of Keknadura in the Wellaboda pattu of the Matara District, in the Southern Province, containing in extent 4 perches; and bounded on the north by Milillagahena ( $\frac{\text{lot 760}}{6444}$ ); on the east by the channel from the Keknadura tank; on the south by Arachchigeddarawatta *alias* Ambagahawatta; and on the west by Arachchigeddarawatta—is hereby declared to be the property of the Crown.


Matara, June 8, 1900.

J. P. LEWIS,  
Special Officer.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900," declaring the Lands to be Crown Property.

In the matter of lands commonly called and known as Bemmagawahena, Kowilagodahena, Kowilagodadeniya, and Medillahena, lying adjacent to each other and forming one block, situate in the village of Kaduruwana in the Morowak korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900," having been duly published in manner prescribed by that section in respect of the above-named lands (*vide* "Government Gazette,"



Situation : Kaduruwana village in Palle Pattuwa of Morowak korale.

Lot.	Name of Land.	Extent.	
		A.	R. P.
10	Kowilagodahena	3	0 14
12	Kowilagodadeniya	5	3 10
14	Do.	0	3 1
16	Kowilagodahena	7	2 27
18	Do.	15	2 10
73	Bemmagawahena	16	2 6
76	Do.	5	1 9
		54	2 37

Sheet O  $\frac{14}{54, 62}$  and O  $\frac{14}{55, 63}$

Amended according to the Schedule supplied by the Special Officer.

Surveyor-General's Office,  
Colombo, August 24, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

of February 16, 1900), and no claim having been made to the said lands or to any interest therein or in any one of more of such lands within the period of three months from the said date of the said notice, I, John Penry Lewis,

Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinances, do hereby on this 10th day of July, 1900, order and declare that the said lands, commonly called and known as Bemmagawahena, Kowilagodahena, Kowilagodadeniya, and Medillahena, lying adjacent to each other and forming one block, situate in the village of Kaduruwana in the Morowak korale of the Matara District, in the Southern Province, and shown as lots 10, 12, 14, 16, 18, 73, and 76 in sheets Nos. O  $\frac{14}{54, 62}$  and O  $\frac{14}{55, 63}$  of lands situate in the said village, a certified tracing wherefrom is hereunto annexed, and containing in extent 54 acres 2 roods and 37 perches, and bounded as follows: on the north by Wadeniyakumbura (lot 66) claimed by E. P. Wattuhami, Medillahena, Crown, road from Akuressa to Morowaka, and a footpath; on the east by Ambagahawatuyaya (lot 8) belonging to Tuduwege Babehami and others; south by Ambagahawatuyaya belonging to ditto, Panwilakumbura (lot 15) belonging to Don Juanis Samarawira Siriwardana and others, Paragahawatta (lot 13) belonging to ditto, Panwilakumbura belonging to D. Juwanis, the high road from Akuressa to Morowaka, reservation along the high road, Galpalewatta sold by Crown to Jasin Arachchige Don Bastian (title plan 97,257), reservation along high road, the high road from Akuressa to Morowaka, the land sold by Crown to Kumarasinha Overseer (title plan 97,256); on the west by the Naran-ela, Watadeniyakumbura (lot 66) claimed by E. P. Wattuhami—are the property of the Crown.

July 10, 1900.

J. P. LEWIS,  
Special Officer.

**Order under Section 4, Sub-section (1), of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."**

In the matter of the lands commonly called or known as Palleokanda, Kandaharahahena, Puwakgahawilahena, Paniddarahena, Paniddaradeniya, Paniddaraokanda, Horaketiyahena, Talgaswilahena, Polgampolahena, Talgahawila, Pahalahindakaral-hena, Kalugalaudamulla, Kalugalahena, Nekettannahena, Palle-elawila, Nadillegoda, Nekettennamukalana, Palle-eladeniya, Harakkehena, Paragalaiyawattadeniya, Rukmalgahahena, and Puwakgahawila *alias* Harakkehadeniya, all forming one tract of land, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

**WHEREAS** in pursuance of section 1 of the Ordinance No. 1 of 1897 as amended by No. 1 of 1899 it was duly declared and notified on the Twentieth day of May, 1899, that if no claim to the lands commonly called or known as Palleokanda, Kandaharahahena, Puwakgahawilahena, Paniddarahena, Paniddaradeniya, Paniddaraokanda, Horaketiyahena, Talgaswilahena, Polgampolahena, Talgahawila, Pahalahindakaral-hena, Kalugalaudamulla, Kalugalahena, Nekettannahena, Palle-elawila, Nadillegoda, Nekettennamukalana, Palle-eladeniya, Harakkehena, Paragalaiyawattadeniya, Rukmalgahahena, and Puwakgahawila *alias* Harakkehadeniya, all forming one tract of land, situate in the village of Maramba in the Weligam korale in the Matara District, in the Southern Province, containing in extent 329 acres 3 rood and 26 perches, shown as lots P 494, S 494, Q 494, T 495, S 495, L 494, M 494, K 494, 13,189, T 494, W 494, X 494, U 494, Z 494, H 495, B 495, G 495, C 495, J 495, D 495, E 495, F 495, A 495, M 495, I 495, Q 495, O 495, P 495, and 13,191 in preliminary plan 4,709 and 12,408 in preliminary plan 4,519, a certified copy whereof is hereunto annexed, was made to the Special Officer appointed under Ordinance No. 1 of 1897 within the period of three months from the date specified in such declaration and notice, such lands would be deemed the property of the Crown and dealt with on account of the Crown; and whereas J. D. Jayasuriya made claim to lots S 495, Z 494, B 495, G 495, C 495, J 495, D 495, E 495, F 495, A 495, M 495, I 495, Q 495, O 495, and P 495 in preliminary plan 4,709, and I, John Penry Lewis, Special Officer appointed under section 28 of Ordinance No. 1 of 1897, made due inquiry into such claim; and whereas I and the said claimant have, with the consent of His Excellency the Governor, come to an agreement in writing concerning the said lands, under section 4, sub-section (1), of the said Ordinances:


It is hereby ordered, in pursuance of the agreement aforementioned, that the said J. D. Jayasuriya do pay to the Assistant Government Agent at Matara a sum of Rupees Six hundred and Fifty (Rs. 650) in four quarterly instalments, the first whereof shall be paid on or before the Thirty-first day of March, 1900, the second on or before the Thirtieth day of June, 1900, the third on or before the Thirtieth day of September, 1900, and the fourth on or before the Thirty-first day of December, 1900, and thereupon the claimant shall be declared to be the purchaser of the following lands, viz. :—

1. The lands commonly called or known as Nadillegoda, Kalugalaudamulla, and Kalugalahena, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 27 acres 3 roods and 16 perches, shown as lots A 495, Z 494, and B 495 in preliminary plan 4,709, and in the annexed certified tracing therefrom, and bounded as follows: on the north by Pawaragodella (T. P. 174,625), Watakopolakumbura (T. P. 174,625), Hiriwagurehena (T. P. 174,625) belonging to Hon. Mr. T. N. Christie, and Migabakumbura; on the east by Kalugalahena or Palle-elakanda (T. P. 174,626) belonging to Hon. Mr. T. N. Christie, Nekettannahena (C 495) claimed by J. D. Jayasuriya; on the south by Palle-elawila (D 495, E 495, and F 495) claimed by J. D. Jayasuriya; on the west by the main road from Akuressa to Morowak korale.

2. The land commonly called or known as Kalugalahena, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 23 acres 1 rood 13 perches, shown as lot G 495 in the plan 4,709 and tracing aforementioned, and bounded as follows: on the north by Palle-elawila (D 495, E 495, and F 495) claimed by J. D. Jayasuriya; on the east by Nekettennamukalana ( $\frac{4,709}{M 495}$ ) claimed by J. D. Jayasuriya, and Palle-eladeniya (I 495) claimed by J. D. Jayasuriya; on the south by Harakkehena ( $\frac{4,709}{Q 495}$ ) claimed by J. D. Jayasuriya; on the west by Kalugalahena (lot H 495) and the main road from Akuressa to Morowak korale.

3. The lands commonly called or known as Rukmalgahahena and Paragalaiyawattadeniya, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 13 acres 1 rood and 32 perches, shown as lots O 495 and P 495 in the plan and tracing aforementioned, and

bounded as follows : on the north by Nekettennamukalana ( $\frac{4,709}{M 495}$ ) and Pinwatta (temple land) on the east by Paragalaiyawatta (T. P. 144,763), Paragalaiyawatta purchased from Crown by D. Yapage Don Andiris,



Situation : Maramba village in Weligam korale.

Lot.	Name of Land.	Extent.		Lot.	Name of Land.	Extent.	
		A.	P. R.			A.	P. R.
P 494	Palleokanda	34	2 20	H 495	Kalugalahena	0	0 31
S 494	Kandaharahahena	34	3 21	B 495	Do.	16	1 38
Q 494	Puwakgahawilahena	31	2 28	G 495	Do.	23	1 13
T 495	Do.	0	0 18	C 495	Nekettannahena	2	0 38
S 495	Do.	1	2 2	J 495	Do.	1	2 38
L 494	Paniddarahena	22	3 19	D 495	Palle-elawila	2	0 13
M 494	Panidderakumbura	0	3 5	E 495	Do.	1	0 11
K 494	Millagastennahena or Alutketiyaokanda or Paniddaraokanda	2	0 29	F 495	Do.	1	0 11
13189	Horaketiyahena	11	2 6	A 495	Nadillegoda	2	2 24
T 494	Talgawilahena	27	3 35	M 495	Nekettennamukalana	18	2 13
W 494	Polgampolahena	26	1 5	I 495	Palle-eladeniya	0	2 1
X 494	Talgahawila or Elawarakumbura	2	3 36	Q 495	Harakkehena	31	2 14
U 494	Pahalhindakaralhena	6	0 5	O 495	Paragalaiyawattadeniya	0	1 32
Z 494	Kalugalaudamulla	8	2 34	P 495	Rukmalgahahena	13	0 0
				13191	Puwakgahawila	2	1 2
				4519	Puwakgahawiladeniya	0	2 4
				12408			

Surveyor-General's Office,  
Colombo, January 12, 1900.

S. J. C. MORE,  
for Surveyor-General.

Maguruhungawahena belonging to Crown, the footpath, Maguruhungawawila; on the south by Maguruhungawa (T. P. 154,181) purchased from Crown by D. A. D. S. Gooneratne; on the west by Harakkehena ( $\frac{4,709}{Q 495}$ ) claimed by J. D. Jayasuriya.

It is also ordered, in pursuance of the said agreement, that on completion of the payment of the said four instalments, the said claimant J. D. Jayasuriya shall be declared to be the owner of the following lands, viz. :—

1. The lands commonly called or known as Palle-elawila, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 2 acres and 22 perches, shown as lots E 495 and F 495 in the plan and tracing aforementioned, and bounded as follows :

on the north by Nadillegoda (A 495), Kalugalaudamulla ( $\frac{4,709}{Z\ 495}$ ), and Kalugalahena ( $\frac{4,709}{B\ 495}$ ); on the east by Kalugalahena ( $\frac{4,709}{G\ 495}$ ); on the south by Kalugalahena ( $\frac{4,709}{G\ 495}$ ); on the west by Nadillegoda (A 495).

2. The lands commonly called or known as Palle-elawila, Nekettannahena, Palle-eladeniya, Nekettenukumalana, Harakkehena, and Puwakgahawilahena, situate in the village of Maramba in the Weligam korale of the Matara District, in the Southern Province, containing in extent 58 acres and 39 perches, shown as lots D 495, C 495, J 495, I 495, M 495, Q 495, and S 495 in the plan and tracing aforementioned, and bounded as follows :

on the north by Kalugalahena ( $\frac{4,709}{B\ 495}$ ) and Kalugalahena or Palle-elaokanda (T. P. 174,626), Hon. Mr. T. N. Christie purchaser; on the east by Nilwala-ganga, Pinwatta (T. P. 184,005 and 184,006, temple land), the footpath, Pinwatta belonging to the temple, and Rukmalgahahena ( $\frac{4,709}{P\ 495}$ ); on the south by Puwakgahawila ( $\frac{4,519}{12,408}$  and  $\frac{4,709}{18,191}$ ) and Puwakgahawila; on the west by the main road from Akuressa to Morowak korale, Puwakgahawilahena (T 495), and Kalugalahena ( $\frac{4,709}{G\ 495}$ ).

It is further ordered, in pursuance of the aforementioned agreement, that until the payment of the whole sum of Rupees Six hundred and Fifty (Rs. 650) the claimant may hold possession of the said lands.

In failure of payment of any one of the said instalments on or before the due date, any instalments that may have been paid will be forfeited, and the claim to all the lots will be referred to court.


Matara, June 18, 1900.

J. P. LEWIS,  
Special Officer.

**Order under Section 4 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."**

In the matter of the land commonly called or known as Gulanewatta or Mahawattegulana *alias* Polgahakanda, situate in the village of Malambure in the Gangaboda pattu in the Galle District, in the Southern Province, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinances No. 1 of 1897 and No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and a claim having been made to the said land by Isaac de Silva Jayasundara Seneviratna, Notary, of Weligama, and the said claimant having withdrawn the claim put forward to the said land, I, George Merrick Fowler, Government Agent of the Southern Province, under and by virtue of the powers vested in me in that behalf by section 4 of the said Ordinances, do hereby declare on this 11th day of July, 1900, that the said land, commonly called or known as Gulanewatta or Mahawattegulana *alias*



Lot R 570, called Polgahakanda, in extent 32A. Or. 12p., situated in Malambure of Gangaboda korale.  
 Surveyor-General's Office,  
 Colombo, March 16, 1899.

P. D. WARREN,  
 for Surveyor-General.

Polgahakanda, situate in the village of Molambure in the Gangaboda pattu, in the Galle District, and shown as lot 570 in preliminary plan No. 5,094, a certified tracing whereof is hereto annexed, and containing in extent 32 acres and 12 perches, and bounded as follows: on the north by Tumbedola and Polgahakanda belonging to the Crown; east by Polgahakanda belonging to the Crown; south by Polgahakanda belonging to the Crown and Ratugodahenadola; and west by Malambure-ela—is the property of the Crown.

Galle Kachcheri, July 11, 1900.

GEORGE M. FOWLER,  
 Government Agent.




powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Seventh day of July, 1900, order and declare that the said land, commonly called and known as Gallenamullahena and Galapalahena, &c., situate in the villages of Alapalawala and Nilapalagammana in the Paranakuru korale, in the Province of Sabaragamuwa, and shown as lot 24 in preliminary plan No. 176 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 134 acres and 1 rood, and bounded as follows: on the north by Siyambalagahamulahena, Katukohumulahena, and Galandamukulana; on the east by Minimaruhena, Miyanakoladeniya, Minimaruhena, and Arabadawatta; on the south by Arabadawatta, Udahadeniya, Delgahamulawatta, Hitinawatta, Timbiriwatta, Moragalwatta, Kandewatta, Nugamullawatta, a reservation, Epitagedarawatta, a reservation, Pallekotuwewatta, Udawatta, Medagedarawatta, Pillagedarawatta, Dewalagewatta, Hitinawatta, a reservation, Walakadawatta, Hitinawatta, Newerapariawatta, and Paduwagewatta; on the west by Totapola-ela, Dewilkanawatta, Gantunewatta, Sanduwakumbura, Hattakumbura, Aswedduma, Hakurukumbura, Galkotuwewatta, Asweddumakumbura, Wadupolatennewatta, Harankahawadeniya, Sohanamadadeniya, and Elangetennemukulana—is the property of the Crown.

N.B.—This order does not affect Kandewatta and Kandewatta-aswedduma lying within the above boundaries.  
 Kegalla Kachcheri, July 7, 1900. BERTRAM HILL,  
 Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Udagampolamukulana and Himbutugalamukulana, situate in the village of Rangalla in the Lower Bulatgama of Three Korales, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any



Lot.	Situation: Rangalla village in Three Korales.		Extent.	
	Name of Land.		A.	R. P.
17 ...	Udagampolamukulana	...	30	2 39
35 ...	Himbutugalamukulana	...	19	0 25
35 1/4 ...	Do	...	1	3 4

Surveyor-General's Office,  
 Colombo, August 11, 1899.

S. J. C. MORE,  
 for Surveyor-General.

interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers.



vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Seventh day of July, 1900, order and declare that the said lands, commonly called and known as Udagampolamukalana and Himbutugalamukalana, situate in the village of Rangalla in the Lower Bulatgama, in the Province of Sabaragamuwa, and shown as lots 17, 35, and 35½ in preliminary plan No. 57 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 51 acres 2 rood and 28 perches, and bounded as follows:—

(1) Udagampolamukalana ( $\frac{P. P. 57}{17}$ ): on the north, east, and west by Weuwalahena ( $\frac{P. P. 57}{14}$ ); on the south by a reservation.

(2) Himbutugalamukalana ( $\frac{P. P. 57}{35, 35\frac{1}{2}}$ ): on the north by Galamune-ela; on the east by Bulatwattahena ( $\frac{P. P. 57}{28\frac{1}{2}}$  reservation), Himbutugalamukalana ( $\frac{P. P. 57}{35\frac{1}{2}}$ ), land called Himbutugalamukalana, separately surveyed and described on title plan 165,562, and Bulatwatta ( $\frac{P. P. 57}{36}$ ); on the south by Bulatwattā ( $\frac{P. P. 57}{36}$ ) and Palagama-watta ( $\frac{P. P. 57}{3}$ ); on the west by Udapitiya ( $\frac{P. P. 57}{32\frac{1}{2}}$ ), Tanawilakumbura ( $\frac{P. P. 57}{25\frac{1}{2}}$ ) —are the property of the Crown.

Kegalla Kachcheri,  
July 7, 1900.

BERTRAM HILL,  
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

IN the matter of land commonly called and known as Illamukalana, situate in the villages of Mahena and Tolangomuwa in the Beligal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named land, and no claim having been made to the said land or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill,



Lot 58, called Illamukalana, in extent 112A. 2R. 0P., situated in Mahena and Tolangomuwa villages in Kiraweli pattuwa of Beligal korale.

Surveyor-General's Office,  
Colombo, November 30, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Seventh day of July, 1900, order and declare that the said land, commonly called and known as Illamukalana, situate in the villages of Mahena

and Tolangomuwa in the Beligal korale, in the Province of Sabaragamuwa, and shown as lot 58 in preliminary plan No. 483 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 112 acres and 2 roods, and bounded as follows: on the north by Pilandahena, Tennapitahena, Galabaddehena, Galaudahena, Makulapanduragawahena, Uralindawatta, Udahawatta, and Delgahamullewatta; on the east by Indikadagawahena, Pillapalahena, Bulanahena, Kumburapillewa, Galaudagalkotuwahena, Yaddessalagehena, Kankanigewattehena, Galenda, Bogahadeniyawatta, Bogahadeniyawatta (chen.) Bogahadeniyawatta, Pinagollahena: on the south by Manamasellahena, Manamasellawatta, and a reservation; on the west by Ketagodahena, Ketawala deniyahena, Ketagodahena, Mala-ela, Paragahamadittawatta, Paragahamadittahena, Mala-ela, Ketaweladeniyawattehena, Narangahamullewattehena, Mala-ela, Puhudalgahamullehena, and Kapuhena—is the property of the Crown.

Kegalla Kachcheri,  
July 7, 1900.

BERTRAM HILL,  
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Nellugollemukalana and Nagollehena and Kandeketiye-edawetiyemukalana, situated in the village of Pussella in the Uda pattuwa of the Kuruwiti korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date of the said notice, I, Evan Maberly Durand Byrde, Government Agent of the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Second day of July, 1900, order and declare that the said lands, commonly called and known as Nellugollemukalana and Nagollehena and Kandeketiye-edawetiyemukalana, situate in the village of Pussella in the Uda pattuwa of the Kuruwiti korale, in the Province of Sabaragamuwa, and shown as lots Nos. 1,898 and X 77 and lot 1,902 in preliminary plan No. 627 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and bounded as follows:—

I.

Lots Nos. 1,898 and X 77 in preliminary plan No. 627 called Nellugollemukalana and Nagollehena, situate in the village of Pussella in the Uda pattuwa of the Kuruwiti korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 105A. 2 R. 2P., as described in the annexed plan, and bounded as follows: on the



Situation: Pussella village in Uda pattu of Kuruwiti korale.

Lot	Name of Land.	Extent.
		A. R. P.
1898	Nellugollemukalana	100 2 25
X 77	Nagollehena	4 3 17

Surveyor-General's Office,  
Colombo, July 7, 1899.


S. J. C. MORE,  
for Surveyor-General.

north by lot W 77 in preliminary plan No. 627 called Illumbehena, Helapitahena, Delkanuwehena, and Illumbepahalalahena claimed by B. Siriyaweda and others, lot Y 77 in preliminary plan No. 627 called Dikhena, Kurahanlapala, Parewalahena, Narangastennehena, Mahaparewalahena, Tundolahena, and Panumugunehena claimed B. Siriyaweda

and others; on the east by lot Y 77 in preliminary plan No. 627 called Dikhena, Kurahanlapala, Parewalahena, Naran-gastennehena, Mahaparewalahena, Tundolahena, and Panumugunehena claimed by B. Siriyaweda and others, a path, lot Z 77 in preliminary plan 627 called Waulgalahena, Dikhena, Dikhena, Karawanassedeniyahena, Pokunehena, Belun-galahena, Diyaratambalahena, Kinagahawattehena, and Galapallehena claimed by K. Sarahami and others; on the south by lot Z 77 in preliminary plan No. 627 called Waulgalahena, Dikhena, Dikhena, Karawanassedeniyahena, Pokunehena, Belungalahena, Diyaratambalahena, Kinagahawattahena, and Galapallehena claimed by K. Sarahami and others, Waulgalahena, a path, lot W 77 in preliminary plan No. 627 called Illumbehena, Helapitahena, Delkanu-wehena, Illumbepahalahena claimed by B. Siriyaweda and others; and on the west by lot W 77 in preliminary plan No. 627 called Illumbehena, Helapitahena, Delkanuwehena, Illumbepahalahena claimed by B. Siriyaweda and others.

## II.

Lot No. 1.902 in preliminary plan No. 627 called Kandeketiye-edawetiyemukalana, situate in the village of Pussella in the Uda pattuwa of the Kuruwiti korale in the District of Ratnapura, in the Province of Sabaragamuwa, containing in extent 19A. 1R. 9P., as described in the annexed plan, and bounded as follows: on the north by lot R 78 in preliminary plan No. 627 called Kattitiyambarawehena, Liyannayehena, Kendaketiyahena, and Puwakgollehena claimed by W. Punchi Bandara and others, lot No. Z 77 in preliminary plan No. 627 called Waulgalahena, Dikhena,



Lot 1,902, called Kandeketiye-edawetiyemukalana, in extent 19A. 1R. 9P., situated in Pussella village in Uda pattu of Kuruwiti korale.

Surveyor-General's Office,  
Colombo, July 7, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

Dikhena, Karawanassedeniyahena, Pokunehena, Belungalahena, Diyaratambalahena, Kinagahawattehena, and Galapallehena claimed by K. Sarahami and others; on the east by lot Z 77 in preliminary plan No. 627 called Waulgalahena, Dikhena, Dikhena, Karawanassedeniyahena, Pokunehena, Belungalahena, Diyaratambalahena, Kinagahawattahena, and Galapallehena claimed by K. Sarahami and others, lot R 78 in preliminary plan No. 627 called Kattitiyambarawehena, Liyannayehena, Kendaketiyahena, and Puwakgollehena claimed by W. Punchi Bandara and others; on the south by lot R 78 in preliminary plan No. 627 called Kattitiyambarawehena, Liyannayehena, Kendaketiyehena, and Puwakgollehena claimed by W. Punchi Bandara and others; and on the west by lot R 78 in preliminary plan No. 627 called Kattitiyambarawehena, Liyannayehena, Kendaketiyahena, and Puwakgollehena claimed by W. Punchi Bandara and others—are the property of the Crown.

Ratnapura Kachcheri,  
July 2, 1900.

EVAN M. BYRDE,  
Government Agent.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Welikandemukalana, situate in the villages of Mangedara Talwatta, Gasnawa, Piunagodakanda, Liniyakaduwa, and Morowaka in the Beligal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the Kegalla District, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Seventh day of July, 1900, order and declare that the said lands, commonly called and known as Welikandemukalana, situate in the villages of Mangedara, Talwatta, Gasnawa, Pinnagodakanda, Liniyakaduwa, and Morowaka in the Beligal korale, in the Province of Sabaragamuwa, and shown as lots 43 and 44 in preliminary plan No. 483 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 211 acres 2 roods and 5 perches, and bounded as follows:—

(1) Welikandemukalana ( $\frac{P. P. 483}{43}$ ): on the north by Dulmerahena, Andanmillahena, Ottuhena, Dehigahawattatenna-hena, Vagollahena, Balligodahena, Bukendahena, Anasigalahena, Paragahawalahena, and the village boundary of

Talawatta village ; on the east by Paragahawalakotuwa, Walapalahena, Galkotuwahena, Eiyagalahena, Kosgahamullahena, Pansalwatta, Katirigahamaditta, Ihalahatta, Armbahena, Udahawatta, Galkotuwahena, Battapeddara, Battapeddarahena, Puwakelledeniya, Puawkelledeniya, Bandarahena, Paragahahena, Tennahena, Dambatahena, and Pinna gollehen ; on the south by Katukangollehen, Maddadeniyagawahena, Uuapanduragawahena, and Madugahadeniya ;




Lot 43, called Welikandamukulana, in extent 208a. Or. Op., situated in the villages Mangedara, Talawatta, Gasnawa, Pinnagodakanda, Liniyakaduwa, and Morowaka in Otara pattu of Beligal korale.

Surveyor-General's Office,  
Colombo, November 30, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

on the west by Delgahamullahena, Dambuwatura, Kospellawattahena, Illukgollehen, Kahambiliyagollehen, Nawalahena, Walikandahena, Kendagollehen, Kalukohuhena, Walikandagawahena, Alawelakanda-ela, Peragahahena, Kohumbahena, Puwakgahadoruwa, Kalukohahena, Muratagahahena, Gonnahena, Pilagawahena, Talagahadoruwa, and Etekehedoruwa.

(2) Welikandamukalana ( $\frac{P. P. 483}{44}$ ): on the north by Welikandamukalana ( $\frac{P. P. 483}{43}$ ); on the east by




Lot 44, called Welikandamukalana, in extent 1A. 2R. 5P., situated in Gasnawa and Pinnagodakanda villages in Otara pattu of Beligal korale.

Surveyor-General's Office,  
Colombo, November 30, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

Katirigahamaditta; on the south by Welikandamukala ( $\frac{P. P. 483}{43}$ ); on the west by Alawelakanda-ela—are the property of the Crown.

(3) Welikandamukalana (  $\frac{P. P. 483}{45}$  ) : on the north by Welikandamukalana (  $\frac{P. P. 483}{48}$  ), Potukoladeniya (  $\frac{P. P. 483}{47}$  ), Welikandamukalana (  $\frac{P. P. 483}{43}$  ); on the east by Puwakelladeniya ; on the south by Welikanda-



Lot 45, called Welikandamukalana, in extent 2A. Or. Op., situated in Gasnawa and Liniyakaduwa villages in Otara pattu of Beligal korale.

Surveyor-General's Office,  
Colombo, November 30, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

mukalana (  $\frac{P. P. 483}{43}$  ), Bandarahena, Welikandamukalana (  $\frac{P. P. 483}{43}$  ), Walikandahena, reservation (  $\frac{P. P. 483}{45}$  ) on the west by Walikandahena and the village boundary of Gasnawa village—are the property of the Crown.

Kegalla Kachcheri,  
July 7, 1900.

BERTRAM HILL,  
Assistant Government Agent.


Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, 1900."

In the matter of lands commonly called and known as Wayagollemukalana and Pathangikotuwa and Hapugahamadahena, situate in the village of Siyambalangomuwa in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances 1897, 1899, 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the District of Kegalla, in the Province of Sabaragamuwa, under and by virtue of the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Seventh day of July, 1900, order and declare that the said lands, commonly called and known as Wayagollemukalana and Pathangikotuwa and Hapugahamadahena, situate in the village of Siyambalangomuwa in the Kinigoda korale, in the Province of Sabaragamuwa, and shown as lots 4,937 and A 243 on preliminary plan No. 5,230, and lot 4,607 on preliminary plan 7,816 of land

situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 20 acres 2 roods and 16 perches, and bounded as follows :—

(1) Wayagollamukalana and Pathangikotuwa ( $\frac{P. P. 5,230}{4,937, A 243}$ ): on the north by the Province boundary of North-Western Province and land described on title plan 112,925; on the east by Walpolamullewela; on the south by Wagollahena and Wagollawatta; on the west by a reservation.



Situation : Siyambalangomuwa village in Kinigoda korale

Lot.	Name of Land.	Extent. A. R. P.
5230	Wayagollemukalana	0 1 36
4937	...	...
5230	Pathangikotuwa	0 0 22
A 243	...	...
7816	Hapugahamadahena	19 3 38
4607	...	...
8775	Kapuhenyaya	11 1 27
7262	...	...

Surveyor-General's Office,  
Colombo, August 11, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

(2) Hapugahamadahena ( $\frac{P. P. 7,816}{4,607}$ ): on the north by the Province boundary of North-Western Province, Migahamadahena, and Godamadahena; on the east by Rotapillagawamukalana ( $\frac{P. P. 7,816}{4,606}$ ) and a portion of the reservation; on the south by a reservation; on the west by Randagollahena, Bulugahamulahena, and Hapugahamadahena—are the property of the Crown.


Kegalla Kachcheri,  
The 7th day of July, 1900.

BERTRAM HILL,  
Assistant Government Agent.

Order under Section 2 of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

In the matter of lands commonly called and known as Horouwawaleymukalana, Borellakandehena, Tharanagaleymukalana, Makulgastenneowita, and Egodadeniyahenyaya, situate in the village of Alawela in Kandupita pattu of the Beligal korale, in the Province of Sabaragamuwa, and of "The Waste Lands Ordinances, 1897, 1899, and 1900."

THE notice required by section 1 of the Ordinance No. 1 of 1899 having been duly published in manner prescribed by that section in respect of the above-named lands, and no claim having been made to the said lands or to any



Situation : Alawela village in Kandupita pattu of Beligal korale.

Lot.	Name of Land.	Extent.	A. R. P.		
			A.	R.	P.
4375	Horouwawaleymukalana	...	52	0	0
4381	Borellakandehena	...	7	0	13
4391	Tharanagaleymukalana	...	149	1	20
4400	Makulgastenneowita	...	8	1	34
4401	Egodadeniyahena and nine other chenas	...	39	2	16

Surveyor-General's Office,  
Colombo, October 9, 1899.

S. J. C. MORE,  
for Surveyor-General.

interest therein within the period of three months from the date specified in the said notice, I, Bertram Hill, Assistant Government Agent for the District of Kegalla, in the Province of Sabaragamuwa, under and by virtue of



the powers vested in me in that behalf by section 2 of the said Ordinance, do hereby on this Seventh day of July, 1900, order and declare that the said lands, commonly called and known as Horouwawaleymukalana, Borellakandehena, Tharanagaleymukelana, Makulgastenneowita, and Egodadeniyahenyaya, situate in the village of Alawala in the Kandupita pattu of Beligal korale, in the Province of Sabaragamuwa, and shown as lots 4,375 and 4,381, 4,391, 4,400, and 4,401 in preliminary plan 189 of lands situate in the said village, a certified copy whereof is hereunto annexed, and containing in extent about 256 acres 2 roods 3 perches, and bounded as follows:—

(1) Horouwawaleymukalana and Borellakandehena ( $\frac{P. P. 189}{4,375 \ \& \ 4,381}$ ): on the north by Werellehena ( $\frac{P. P. 302}{8,026}$ ) a stream, Horouwawaley-ela, and the village boundary of Holombuwa village; on the east by a stream, Niyangalehena, ( $\frac{P. P. 189}{4,376}$ ) Idikadagahamulahena, Hapugahamulahena, Muruthagahamulleykumbura, Ratmaldeniyakumbura, a stream, and Utuvenakumbura; on the south by Borellakandehena; on the west by the village boundary of Holombuwa village, temple land described on title plan 65,506, Piladeniya, Panwattehena ( $\frac{P. P. 302}{8,029}$ ), Amugahamulahena ( $\frac{P. P. 302}{8,028}$ ), and Horouwawaleymukalana ( $\frac{P. P. 302}{8,025}$ ) separately surveyed.

(2) Tharanagaleymukalana ( $\frac{P. P. 189}{4,391}$ ): on north by Hathlewayhena and the village boundary of Hakinna village; on the east by the village boundary of Pitagaladeniya village; on the south by Kumbukgahamulawita ( $\frac{P. P. 189}{4,399}$ ) and Kapuhenamulleowita; on the west by a stream, Pangahamulleyhena, Bogahapuranehena, Goluagewatteyhena ( $\frac{P. P. 189}{4,392}$ ), Kivulepitiyahena ( $\frac{P. P. 189}{4,390}$ ), Kirimurageykumbura, Dasingeykumbura, Ehelawatta ( $\frac{P. P. 189}{4,389}$ ), Sinnochchiageywatta, Kirimurageywatta, Kirimurageywattehena ( $\frac{P. P. 189}{4,387}$ ), Welleyhena ( $\frac{P. P. 189}{4,388}$ ) a stream, Amuneyhena ( $\frac{P. P. 189}{4,379}$ ), Usgahadeniya, Kirindiwelhena, Koorubalayhena ( $\frac{P. P. 189}{4,378}$ ), Usgahadeniya-aswed-duma (lot 4,377 on preliminary plan 189), and Harankahapothahena.

(3) Makulgastenneowita and Egodadeniyahenyaya ( $\frac{P. P. 189}{4,400 \ \& \ 4,401}$ ): on the north by Dikowita; on the east by temple land described on title plan 65,784 and the village boundary of Pitagaladeniya village; on the south by the village boundary of Pitagaladeniya village and a portion of Hallawahenamukalana ( $\frac{P. P. 189}{4,412}$ ); on the west by Hallawahenamukalana ( $\frac{P. P. 189}{4,412}$ ), Egodadeniyapurana ( $\frac{P. P. 189}{4,405}$ ), Egodadeniyakumbura (lot 4,403 on preliminary plan 189), Egodadeniya-aswed-duma (lot 4,406 on preliminary plan 189), Egodadeniyapurana ( $\frac{P. P. 189}{4,402}$ ), Egodadeniyakumbura ( $\frac{P. P. 189}{4,404}$ ), Egodadeniyaowita, and Erekurowita—are the property of the Crown.

Kegalla Kachcheri,  
The 7th day of July, 1900.

BERTRAM HILL,  
Assistant Government Agent.